



Ceylon Government Gazette

Published by Authority.

No. 5,314—FRIDAY, OCTOBER 12, 1894.

PART I.—General : Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—		PAGE			PAGE
Western Province	339	Land Acquisition Notices	...
Central Province	342	Land Resumption Notices	...
Northern Province	—	Notices under "The Forest Ordinance"	...
Southern Province	345	Notices of sale of Arrack, Opium, and Toll Rents	... 363
Eastern Province	—	Notices of sale of Salt and Timber	...
North-Western Province	348	Notifications of Close Seasons, Infected Areas, c.	...
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	...
Province of Uva	349	Miscellaneous Departmental Notices	...
Province of Sabaragamuwa	350		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,420, w. p. Colonial Secretary's Office,
Colombo, October 2, 1894.

AT noon on Tuesday, November 6, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,039.
Situation—Gangabodapattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
7056	Kahatyahalanda	Medagama	5 3 26
7057	Do.	do.	0 0 24
7058	Do.	do.	0 1 13
7059	Do.	do.	0 0 9

Preliminary plan 10,249.
Situation—Udugahapattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
7614	Kahatagahalanda	Nikahetikande	0 1 2
7615	Kosgahawatta	do.	0 1 28
7616	Kahatagahawatta	do.	0 3 24
7617	Elabodahena	do.	0 2 18

PART III.—Page 339.

Lot.	Name of Land	Village.	Extent.
			A. R. P.
	Preliminary plan 10,231.		
	Situation—Udugahapattu of Siyane korale.		
7563	Gallapallehena	Atandakanda	1 3 9
7564	Do.	do.	1 0 30
	Preliminary plan 10,212.		
	Situation—Udugahapattu of Siyane korale.		
P 679	Kandewatta	Dambutuwa	0 1 12
Q 679	Do.	do.	1 3 0
R 679	Kandewattakumbure	do.	0 3 3
S 679	Kandewatta	do.	0 1 18
T 679	Do.	do.	0 1 4
U 679	Kandekumbura	do.	2 3 25
V 679	Delgahakandewatta	do.	3 2 18

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,420, W. P. වම් 1894 වන වසරේ ඔක්තෝබර් මස 2 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපති උත්තරාණයෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර සට වම් 1894 වන වසරේ ඔක්තෝබර් මස 6 වෙනි දින වන ගරුවාදු දවාලට කොළඹ කවිච්චිරියේදී වෙන්දේසි කර විකුණනුට නොහොත් බේරුම්කරදෙනට යොදනු වන දායක.

සිතියම 10,039. සියතැකෝරලේ ගඟවොඩපත්තුවේ මහත.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අ. රු. ප.
7056	කහටගහලාදු	මැදගම	5 3 26
7057	එම	එම	0 0 24
7058	එම	එම	0 1 13
7059	එම	එම	0 0 9

සිතියම 10,249. සියතැකෝරලේ උඩගහපත්තුවේ.

7614	කහටගහලාදු	කන්ද	0 1 2
7615	කොළගහවත්ත	එම	0 1 28
7616	කහටගහවත්ත	එම	0 3 24
7617	ඇලබොඩගහත	එම	0 2 18

සිතියම 10,231.

7563	ගලපල්ලේ හේන	අගරඬ	1 3 9
7564	එම	එම	1 0 30

සිතියම 10,212.

P 679	කණ්දෙවත්ත	දඹුටුව	0 1 12
Q 679 <td>එම</td> <td>එම</td> <td>1 3 0</td>	එම	එම	1 3 0
R 679 <td>එම කුඹුර</td> <td>එම</td> <td>0 3 3</td>	එම කුඹුර	එම	0 3 3
S 679 <td>කණ්දෙවත්ත</td> <td>එම</td> <td>0 1 18</td>	කණ්දෙවත්ත	එම	0 1 18
T 679 <td>එම</td> <td>එම</td> <td>0 1 4</td>	එම	එම	0 1 4
U 679 <td>කණ්දෙවත්ත</td> <td>එම</td> <td>2 3 25</td>	කණ්දෙවත්ත	එම	2 3 25
V 679 <td>දෙල්ගහකන්ද</td> <td>එම</td> <td>3 2 18</td>	දෙල්ගහකන්ද	එම	3 2 18

අක්කරයක් මිලකර නිබන්දනේ රුපියල් 10 ප ඛණිත.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේච්චර් ජනරාල් උත්තරාණයේ ගරු, විනිශ්චිත කොන්දේසි බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේගෙන් දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර ආතුමානන්දන්ගේ ආඥාවලෙස
ජ. නොඵල්ලාකර,
මහසෙනසුනාධිපති වරයා.

No. 1,421, W. P. Colonial Secretary's Office, Colombo, October 6, 1894.

At noon on Tuesday, November 13, 1894, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,282. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
5813	Udagewattalanda	Owitagama	3 3 33

Preliminary plan 9,805. Situation—Medapattu of Hewagam korale.

6580	Anasigalakanda	Horagala	0 2 24
6581	Do.	do.	14 1 35
6582	Do.	do.	2 0 29
6583	Anasigalawatta	do.	4 0 29
6584	Kitulkanda or Anasigalkandehena	do.	0 0 15

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
6585	Delgabawatta	Horogala	1 0 6
6586	Anasigalakanda	do.	0 1 21
6587	Do.	do.	17 1 38
6588	Anasigalabena	do.	2 1 34
6589	Anasigalakandahena	do.	0 1 20
6590	Alubogahadeniya	do.	0 0 36
6591	Do	do.	0 0 27
6592	Anasigalakandahena	do.	0 1 18
6593	Do.	do.	2 0 39
6594	Anasigalakanda	do.	18 0 30
6595	Do.	do.	3 1 16
6596	Anasigalakandahena	do.	0 1 1
6597	Do.	do.	0 2 6
6598	Do.	do.	0 1 18

Preliminary plan 6,311. Situation—Palle pattu of Hewagam korale.

9005	—	Oruwala	1 3 21
R 432	—	do.	1 1 38
S 432	—	do.	0 3 38
T 432	—	do.	1 1 21
9006	Wewadeniya	do.	1 2 7
9007	Do.	do.	0 2 31
9008	Do.	do.	1 2 28
9010	Do.	do.	2 1 26
V 432	—	do.	6 0 7
9011	—	do.	2 3 36
8998	—	Koratota	1 0 38
8999	Horapayalanda	do.	1 0 8
9004	Habalwalalanda	Oruwala	4 0 37

Preliminary plan 3,136. Situation—Palle pattu of Hewagam korale.

4548	Katukurundukele	Mawatagama	14 0 33
------	-----------------	------------	---------

Preliminary plan 7,293. Situation—Palle pattu of Hewagam korale.

I 320	Delgabawatta	Makumbura	25 3 0
J 320	Do.	do.	4 3 36

Upset price, —Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,421, W. P. වම් 1894 වන වසරේ ඔක්තෝබර් මස 6 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපති උත්තරාණයෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර සට වම් 1894 වන වසරේ ඔක්තෝබර් මස 13 වෙනි දින වන අකාරුච්චාදු දවාලට කොළඹ කවිච්චිරියේදී වෙන්දේසි කර විකුණනුට නොහොත් බේරුම්කරදෙනට යොදනු වන දායක.

සිතියම 8,282. සේවාගම්කෝරලේ මැදපත්තුවේ මහත.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
5813	උඩගෙවත්ත ලාදු	ඔවිච්චම	3 3 33

නො.	ඉඩමේ නම.	ගම.	මහන.
			අ. රු. ප.
සිතියම 9,805.			
6580	අත්නාසිගල කන්ද	හොරගල	0 2 24
6581	එම	එම	14 1 35
6582	එම	එම	2 0 29
6583	එම වත්ත	එම	4 0 29
6584	කිතුල්කන්ද නොහොත් අත්නාසිගලකන්ද හේන	එම	0 0 15
6585	දෙල්ගහවත්ත	එම	1 0 6
6586	අත්නාසිගල කන්ද	එම	0 1 21
6587	එම	එම	17 1 38
6588	එම හේන	එම	2 1 34
6589	එම කන්දේ හේන	එම	0 1 20
6590	අඵබෝගහ දෙනිය	එම	0 0 36
6591	එම	එම	0 0 27
6592	අත්නාසිගල කන්දේ හේන	එම	0 1 18
6593	එම	එම	2 0 39
6594	අත්නාසිගල කන්ද	එම	18 0 30
6595	එම	එම	3 1 16
6596	එම කන්දේ හේන	එම	0 1 1
6597	එම	එම	0 2 6
6598	එම	එම	0 1 18

සිතියම 6,311. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

9005	—	බරුවල	1 3 21
R 432	—	එම	1 1 38
S 432	—	එම	0 3 38
T 432	—	එම	1 1 21
9006	වැවදෙනිය	එම	1 2 7
9007	එම	එම	0 2 31
9008	එම	එම	1 2 28
9010	එම	එම	2 1 26
V 432	—	එම	6 0 7
9011	—	එම	2 3 36
8998	—	කොරහොට	1 0 38
8999	හොරගලකන්ද	එම	1 0 8
9004	ගබල්වලකන්ද	බරුවල	4 0 37

සිතියම 3,136.

4548 කවුකුරුණේ කැලේ මාවත්ගම 14 0 33

සිතියම 7,293.

I 320	දෙල්ගහවත්ත	මාකුඹුර	25 3 0
J 320	එම	එම	4 3 36

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේයර්ජන රාජ්‍යයට නොවන්නේය. විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙක්‍රයාරිස් මමිහ.

No. 1,422, W. P.

Colonial Secretary's Office,
Colombo, October 6, 1894.

AT noon on Tuesday, November 20, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,034.
Situation—Udugaha pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
I 646	Dambugalakele	Kuruwalana	1 3 0
7046	Do.	do.	5 1 28
7047	Do.	do.	1 3 4
7048	Do.	do.	6 1 28
7049	Do.	do.	7 1 21
7050	Do.	do.	2 3 29
7051	Nagahalanda	Beranuwa	18 0 29
J 646	Nagahalanda or Tal-gahawatta	do.	4 2 33
7052	Nagahalandadeniya	do.	0 2 3
7053	Dambugalakele	Kuruwalana	11 2 17

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

වම් 1894 ක්වු බන්දෝබර් මස 6

No. 1,422, W. P. වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් රජයේ නොවන්නේය. විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නේය. විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

සිතියම 10,034. සියනාකෝරලේ උඩුගහපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	මහන.
			අ. රු. ප.
I 646	දඹුල කැලේ	කුරුවලාන	1 3 0
7046	එම	එම	5 1 28
7047	එම	එම	1 3 4
7048	එම	එම	6 1 28
7049	එම	එම	7 1 21
7050	එම	එම	2 3 29
7051	නාගහලකන්ද	බෙරනුව	18 0 29
J 646	එම නොහොත් හල් ගහ වත්ත	එම	4 2 33
7052	නාගහලකන්ද දෙනිය	එම	0 2 3
7053	දඹුලකැලේ	කුරුවලාන	11 2 17

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන රාජ්‍යයට නොවන්නේය. විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙක්‍රයාරිස් මමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,435, c. p.

Colonial Secretary's Office,
Colombo, October 5, 1894.

ON Wednesday, November 28, 1894, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Hewawissa korale of Pata Hewaheta in the District of Kandy, Central Province.

Preliminary plan 4,520.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12083	Hatbaya	Marassana	Dingiri Banda, Arachchi of Marassana	Mukalana and chena	3 2 14

Upset price,—Rs. 10 per acre.

Further information respecting this allotment of land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,435, c. P.

වම 1894 ක්වූ මක්කෝබර් මස 8 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්උත්තාන්සේගේ කන්කෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වූ කොවැම්බු මස 28 වෙනි වූදදින දවල් 12ට මහනුවර කව්වේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ පානහේවතුවේ සේවාච්ඡේ කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්. සිතියම 4,520. ඉඩමේ නම—හත්බය. අයිතියම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අත්දම.	මහත. අ. රු. ප.
12083	මාරස්සන	මාරස්සන සිත්තිරිබන්ඩා ආරච්චි	මුකලාන සහ හේන	3 2 14

අක්කරයක් රූපියල් 10යේ කිට පටන්ගැනී විකුණනව යෙදේ.

මේ බිම්කව්විය ගැණ වැඩිදුර දැනගතයුතු කාරණ සර්වේයර්ජනරාලුත්තාන්සේගෙන් අසා දැනගත ගැනිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් දැනගතවත් පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඊ. තොඵල් වාකර්,
මහසෙක්කාරිස් වමිහ.

No. 1,436, c. P.

Colonial Secretary's Office,
Colombo, October 8, 1894.

ON Wednesday, November 28, 1894, at 12 o'clock noon, the Assistant Government Agent for the Mátalé District will put up to auction, at his Office in Mátalé, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Mátalé Pallesiya-pattu division of the Mátalé East District of the Central Province.

Preliminary plan 3,957.

Lot.	Name of Land.	Village.	Applicant.	Claimant.	Description.	Extent. A. R. P.
10291	Tavalantenna	Mekiliyawela	Tenne Rate-mahatmeya	Crown	Large chena	10 3 0
10746	Walandehena	do.	Mr. F. Meyer	do.	Jungle	8 3 35
X 695	Makulgollehena	do.	do.	G. Happuwa and others	Chena	6 2 36

Upset price as follows :—Lot 10,291 at Rs. 10 an acre, and the rest at Rs. 15 an acre.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mátalé.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,436, C. P.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මහලු දිසාවේ මාතලේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දින වූ බද්ද දවල් 12කට මාතලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මාතලේ නැගෙනහිර පලාතේ මාතලේ පල්ලේසියේ පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 3,957. ගම—මැකිලියාවෙල. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත.
10291	තවලන්කැන්න	තැන්නේ රවේමගන්මයා	ලොකුගේන	අ. රු. ප. 10 3 0
10746	වලදෙණෙන	ඇප්. මෙයිසර්	කැලය	8 3 35
X 695	මකුල්ගොල්ලේ භේන	අයිතිකම් කියන්නා—ජී. ගුප්ත සහ නවත් අය. ඇප්. මෙයිසර්	භේන	6 2 36

නොම්බර් 10,291 ඉලක්කමදරන බිම්කැබලි ආකරයක් රුපියල් 10 බැගින්ද, ඉතුරු බිම්කැබලි ආකරයක් රුපියල් 15 බැගින්ද විකුණනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් උත්තෝරුවෙහිදී, විකිණීමේ කොන්දේසිය ගැණ මාතලේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්තන්ගේගේ ආඥාවලය,

ජී. නොල්ල් වාකර්,
මහසෙනෙවිවරයා වෙත.

No. 1437, C. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1894.

ON Wednesday, November 28, 1894, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his Office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Laggala Pallesiypattu division of the Matale east district of the Central Province.

Preliminary plan 4,450.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
11858	Kivulahena	Hanwella	Dingiriala	Jungle with 2 jak trees.	4 1 10

Upset price,—Rs. 10 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale,

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,437, C. P.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මහලු දිසාවේ මාතලේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දින වූ බද්ද දවල් 12කට මාතලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල පල්ලේසියේ පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
11858	ගන්වැල්ල	සිංහරාල	ආණ්ඩුව	කොස්ගස් 2 ඇඟි කැලය	අ. රු. ප. 4 1 10

අකරයක් රුපියල් 10 ගිව විකුණනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම් සඳහා වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් උත්තෝරුවෙහිදී, විකිණීමේ කොන්දේසිය ගැණ මාතලේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්තන්ගේගේ ආඥාවලය,

ජී. නොල්ල් වාකර්,
මහසෙනෙවිවරයා වෙත.

No. 1,438, C. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1894.

ON Wednesday, November 28, 1894, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his Office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Wagapanaha Pallesiyapattuwa division of the Matale north district of the Central Province.

Preliminary plan 3,932.

Lot	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.		
					A.	R.	P.
10687	Lunuwarana-aswedduma	Kalundewa	K. Kirihami	Jungle, chena, and paddy field	4	1	2

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,438, C. P.

වම 1894 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපළාත්නලායාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වූ නොවැම්බු මස 28 වෙනි දිනවූ බදදා දවල් 12ට මාතලේ කවුච්චියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරුපලායේ වගපහතා පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 3,932. එනුවරන අස්වැද්දම

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත.
10687	කුච්චුව	කේ. කිරිහාමි	ආණ්ඩුව	කැලේ හේන සහ කුඹුරු	4 1 2

අක්කරයක් රූපියල් 10 බැගින් විකුනන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම සඳහා වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගේ උන්වෘත්තයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ උපළාත්නලායාණන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුරුපලායාණන්ගේ ආඥාවලෙස,
ජ. නොඵල් වාකර්,
මහසෙනෙවරියාණන්ගේ වමිග.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 883, s. r.

Colonial Secretary's Office,
Colombo, October 8, 1894.

ON Friday, November 30, and following days, at noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at his Office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 4,175—Four Gravets.						
10824	Rangal or Panugal pattu	Malagoda	Jungle	8	2	22
10825	Do.	do.	do.	2	3	38
Preliminary plan 4,100.—Kandaboda pattu.						
10355	Tunuwattakanatta	Ranchagoda	Citronella	0	2	10
10356	Do.	do.	Jungle	9	3	22
V 452	Do.	do.	Sweet potatoes	0	0	37
10357	Do.	do.	Citronella	0	2	13
B 531	Jambughahaliyadda	Makandure	Field	0	0	20
9379	Kahakandegodawatta	do.	Chena	3	0	24
9380	Hangaramunawatta	do.	do.	3	3	25
9381	Godagewatta	do.	do.	2	1	0
9386	Paragahaliyadda	do.	Deniya	0	1	31
Preliminary plan 2,143.						
O 234	Masamandiyahena	Kongala	Chena	2	0	34
Q 234	Paragahahenamulana	do.	Paddy	0	0	10
Preliminary plan 2,157.						
W 238	Kapuhena	Wepotaira	Chena	4	2	39
X 238	Nugawalahena	do.	do.	2	3	24
Preliminary plan 3,182.						
7221	Oruweketuhena Kosgahamaditta	Pallawela	Suitable for paddy	0	0	17
Preliminary plan 3,447.						
8093	Moraketiyahena	Udupillegoda	Sweet potatoes	3	0	25
8094	Kirimadunegahahena	do.	do.	1	3	4
8095	Veralugahahena	do.	do.	3	0	37
8098	Katuimbulgahahena	do.	do.	3	3	17
8099	Bogahahena	do.	do.	2	2	14
Preliminary plan 3,841.—Weligam korale.						
9469	Bogahahena	Udupillegoda	Young tea plants	0	2	10
9470	Kurunduwatta	Henagama	do.	3	2	20
Preliminary plan 1,910.—Weligam korale.						
P 160	Goypotagewatta	Wahalakananke	One hut and old cocoanut	0	3	37
4524	Kahambiliyagodahena	do.	Low jungle	15	1	17
Q 160	Galkentrigewatta or Gamagewatta	do.	Two huts and old cocoanuts	3	2	1
4525	Delgahagoda	do.	Low jungle	0	2	29
U 160	Yakdehegewatta	do.	Two houses and cocoanut	4	0	3
V 160	Kalawittigodawatta	do.	Cocoanuts	0	3	37
W 160	Do.	do.	Low jungle	1	0	13
X 160	Kaduhillawatta	do.	Old cocoanuts	0	3	37
Y 160	Tolugodawatta	do.	Hut and cocoanut	2	2	26
C 161	Managewatta	do.	Clearing	0	3	1
D 161	Do.	do.	Two huts and cocoanut	2	2	23
G 161	Dehiattekumburaowita	do.	Vegetables	0	1	9
4526	Kaluapandaragoda	do.	Low jungle	8	0	23
4527	Kaluapandarawatta	do.	Jungle and stumps of cocoanut	0	0	18
K 161	Magodagewatta	do.	Three huts and cocoanut	3	0	3
Preliminary plan 3,926.						
9776	Puwakkandemullahena or Dodan-godawatta	Diyalape	Citronella	1	2	27
9777	Ambalangodahenawatta	do.	do.	1	1	30
Preliminary plan 1,098.						
E 471	Wellekettiawatta	Kokmadua	Garden	0	3	0
G 471	Bodeniyaawatta	do.	Garden and owita	0	1	37
H 471	Do.	do.	do.	0	3	35
L 471	Rakkandewatta	do.	Citronella	3	1	0
M 471	Do.	do.	Garden	0	0	26
T 471	Dolagawapansalawatta	do.	Cleared jungle	0	0	13
Y 471	Pahalakanattewatta	do.	Garden	0	3	14

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Z 471	Pahaladeniyawatta	Kokmaduwa	Low jungle	0	1 20
A 472	Do.	do.	Garden	0	2 10
C 472	Paranawatta	do.	do.	0	2 33
D 472	Do.	do.	do.	1	0 31
E 472	Pahaladeniyagoda	do.	do.	1	0 22
F 472	Ambalamduvagoda	do.	do.	1	1 0
V 472	Godawatta	do.	do.	0	0 34
J 473	Pahalawatta	do.	do.	0	3 17
M 473	Kottawadugodahena	do.	Jungle	13	1 16
P 473	Tuduwakoratuwa	do.	Garden	0	1 0
S 474	Baddakumbura	Hallala	Paddy	1	3 13
T 474	Do.	do.	do.	0	0 5
U 474	Mungwatta	do.	Garden	0	3 26
Z 475	Managewatta	Kokmadua	Paddy	1	2 13
Y 476½	Jambugahawatta	Hallala	Garden	1	0 2
Preliminary plan 2,626.					
4874	Kudagalkanda	Poramabakananke	Jungle	2	2 23

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 883, s. P.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 8 වෙනි දින කොළඹ මහසෙක්කාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදී.

මාතර දිසාවේ උප්පත්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 30 වෙනි දින වූ සිතුරුදාස සහ ජීවපසු දමස්වල මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට සෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබෙලි 63ක්.

සිතියම 4,175. කඩවත්සතර.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
10824	රත්ගල් නොහොත් පහු ගල්පත	මාලාගොඩ	බැද්ද	8 2 22
10825	එම	එම	එම	2 3 38
සිතියම 4,100. කන්දබඩපත්තුව.				
10355	තුනුවත්ත කනත්ත	රංචාගොඩ	පැහිරි	0 2 10
10356	එම	එම	බැද්ද	9 3 22
V 452	එම	එම	බතල	0 0 37
10357	එම	එම	පැහිරි	0 2 13
B 531	ජම්බගලියද්ද	මාකනුර	කුඹුර	0 0 20
9379	කහකදෙගොඩ වත්ත	එම	හේන	3 0 24
9380	හත්ගරවුනවත්ත	එම	එම	3 3 25
9381	ගොඬේගේ වත්ත	එම	එම	2 1 0
9386	පරගොඩ ලියද්ද	එම	දෙකිය	0 1 31
සිතියම 2,143.				
O 234	මාරුමන්ඩිය හේන	කෝත්තල	හේන	2 0 34
Q 234	පරහහහේනේවුලන	එම	වි	0 0 10
හතියම 2,187.				
W 238	කපුහේන	වේපොකුර	හේන	4 2 39
X 238	නුගවල හේන	එම	එම	2 3 24
සිතියම 3,182.				
7221	මරුවකෙටුහේන කොස්ගහ මසිත්ත	පල්ලාවෙල	විවලට සැහෙන ඉඩමක්	0 0 17
සිතියම 3,447.				
8093	මාරුකැවිය හේන	උඩුපිල්ලේගොඩ	බතල	3 0 25
8094	කිරිමඩුනගහ හේන	එම	එම	1 3 4
8095	වෙරළගහ හේන	එම	එම	3 0 37
8098	කටුඉඹුල්ගහ හේන	එම	එම	3 3 17
8099	බෝගහ හේන	එම	එම	2 2 14
සිතියම 3,841. වැලිගම්කෝරලේ.				
9469	එම	උඩුපිල්ලේගොඩ	තරුන හේපැල	0 2 10
9470	කුරුඳුවත්ත	හේනේගම	එම	3 2 20

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත, අ. රු. ප.
P 160	ගොසිපොටගේ වත්ත	සිතියම 1,910. වාහලකනත්තක	පැලක් සහ පරන පොල්ගස්	0 3 37
4524	කහඹිලියාගොඩ හේන	එම	සමන් බැඳ්ද	15 1 17
Q 160	ගල්කන්තියේ වත්ත නො හොන් ගමගේ වත්ත	එම	පැල්දෙකක්ද පරන පොල්ගස්	3 2 1
4525	දෙල්ගහගොඩ	සිතියම 1,910. වැලියම්කෝරලේ. වාහලකනත්තක	සමන්බැඳ්ද	0 2 29
U 160	සක්දෙහිගේ වත්ත	එම	ගෙවල් දෙකක්ද පොල් ගස්	4 0 3
V 160	කලවිටියොඩවත්ත	එම	පොල්ගස්	0 3 37
W 160	එම	එම	සමන්බැඳ්ද	1 0 13
X 160	කඩුඹිලවත්ත	එම	පරන පොල්ගස්	0 3 37
Y 160	තොඵගොඩවත්ත	එම	පැලක් සහ පොල්ගස්	2 2 26
C 161	මානගේවත්ත	එම	එලිකරපු ඉඩම	0 3 1
D 161	එම	එම	පැල් දෙකක්ද, පොල් ගස්	2 2 23
G 161	දෙහිවත්තේ කුඹුර ඹව්ව	එම	එලවඵ	0 1 9
4526	කඵමාපන්දරගොඩ	එම	සමන්බැඳ්ද	8 0 23
4527	එම වත්ත	එම	බැඳ්ද සහ පොල්කුට්ටි	0 0 18
K 181	මාගොඩගේවත්ත	එම	පැල් තුනක්ද, පොල්ගස්	3 0 3
9776	පුවක්කන්දේබුල්ලේ හේන නොහොන් දෙඩන්ගොඩ වත්ත	සිතියම 3,926. දීඝලහේ	පැහිරි	1 2 27
9777	අම්බලන්ගොඩ හේනවත්ත	එම	එම	1 1 30
E 471	වැලිකැට්ටිවත්ත	සිතියම 1,098. කොක්මාදුව	වත්ත	0 3 0
G 471	බෝදෙහියවත්ත	එම	එම සහ ඹව්ව	0 1 37
H 471	එම	එම	එම	0 3 35
L 471	රක්කදෙ වත්ත	එම	පැහිරි	3 1 0
M 471	එම	එම	වත්ත	0 0 26
T 471	දෙලගාමා පන්සලවත්ත	එම	එලිකරපු බැඳ්ද	0 0 13
Y 471	පහලකනත්තෙ වත්ත	එම	වත්ත	0 3 14
Z 471	පහලදෙහිය වත්ත	එම	සමන්බැඳ්ද	0 1 20
A 472	එම	එම	වත්ත	0 2 10
C 472	පරන වත්ත	එම	එම	0 2 33
D 472	එම	එම	එම	1 0 31
E 472	පහලදෙහිය ගොඩ	එම	එම	1 0 22
F 472	අම්බලම්දෙනගොඩ	එම	එම	1 1 0
V 472	ගොඩවත්ත	එම	එම	0 0 34
J 473	පහලවත්ත	එම	එම	0 3 17
M 473	කෝට්ටිබඩුගොඩ හේන	එම	බැඳ්ද	13 1 16
P 473	කුඹුට්ටිකොරවුව	එම	වත්ත	0 1 0
S 474	බඩකුඹුර	ගල්ලල	වී	1 3 13
T 474	එම	එම	එම	0 0 5
U 474	මුවත්ත	සිතියම 1,098. ගල්ලල	වත්ත	0 3 26
Z 475	මානගේ වත්ත	කොක්මාදුව	වී	1 2 13
Y 476½	ජඹුගහවත්ත	ගල්ලල	වත්ත	1 0 2
4847	කුඩා ගල්කන්ද	සිතියම 2,626. පෝරඹකනත්තක	බැඳ්ද	2 2 23

අක්කරයක මිල රු. 10.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජනරාල්වනාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ මාතර ආණ්ඩුවේ උපඵජනකරුන්නාන්සේගෙන්ද දැනගත්ව පුඵවන.

ආණ්ඩුකාර උතුමානව්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඵල් වාකර,
මහසෙඹුකාරිස් වම්හ.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,108, N.-W. P. Colonial Secretary's Office,
Colombo, September 28, 1894.

ON Tuesday, November 13, 1894, at noon, the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his Office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Pon-parappi pattu, Puttalam pattu, and Akkarai pattu south divisions of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,719.
Claimant—Crown.

Lot.	Village.	Description.	Extent.		
			A.	R.	P.
9199	Karativu	Jungle	4	3	7
9200	Do.	do.	5	2	0
9201	Do.	do.	6	2	12
9202	Do.	do.	5	2	20
9203	Do.	do.	3	1	16
9204	Do.	do.	4	3	19
9205	Do.	do.	5	2	5
9206	Do.	do.	4	3	18
9207	Do.	do.	5	0	9
9208	Do.	do.	5	3	9
9209	Do.	do.	5	1	13
9210	Do.	do.	4	3	0
9211	Do.	do.	5	2	6
9212	Do.	do.	5	2	21
9213	Do.	do.	4	3	10
9214	Do.	do.	5	2	22
8693	Eranavillu	do.	6	1	5
8694	Do.	do.	6	0	9
8695	Do.	do.	5	0	10
8696	Do.	do.	5	3	12
8697	Do.	do.	6	0	7
8698	Do.	do.	5	3	22
8699	Do.	do.	6	0	13
8700	Do.	do.	5	3	26
8701	Do.	do.	5	2	34
8702	Do.	do.	5	2	12
8703	Do.	do.	6	0	0
8704	Do.	do.	5	3	24

Preliminary plan 1,658.

Claimants—P. Mudalihami and A. Menikrala.

G 702	Angunuwila	Cocoanut plantation	3	0	9
-------	------------	---------------------	---	---	---

Claimant—Crown.

8506	Angunuwila	Jungle	8	2	24
------	------------	--------	---	---	----

Preliminary plan 1,743.

Claimant—Crown.

8799	Vetiya	Low jungle	28	0	12
------	--------	------------	----	---	----

Preliminary plan 1,917.

Claimant—M. Saku Sikkanter.

F 842	Anaivasal	Cocoanut 3 years	1	2	8
-------	-----------	------------------	---	---	---

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,108, N.-W. P. වෂී 1894 ක්වු සැප්තැම්බර් මස 28 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේ සේසේ කන් කෝරුවේදීය.

වෂී දිසාවේ පුත්තලමේ ආණ්ඩුවේ ඒපත්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1894 ක්වු නොවැම්බර් මස 13 වෙනි දිනවූ අභගරුවා දූට පුත්තලම් කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ පුත්තලම් පලාතේ පොම්පරිප්පු පුත්තලම් සහ දකුණු අක්කරපත්තුවේ කොට්ඨාසයේ විසිරා තිබෙන බිම්කැබලි 32ක්.

සිතියම 1,719.

අයිතිකම කියන්නා—රජයන්තක.

නො.	ගම.	අත්දම.	මහත.		
			අ. රු. ප.	අ. රු. ප.	
9199	කරණිව	මුකලාන	4	3	7
9200	එම	එම	5	2	0
9201	එම	එම	6	2	12
9202	එම	එම	5	2	20
9203	එම	එම	3	1	16
9204	එම	එම	4	3	19
9205	එම	එම	5	2	5
9206	එම	එම	4	3	18
9207	එම	එම	5	0	9
9208	එම	එම	5	3	9
9209	එම	එම	5	1	13
9210	එම	එම	4	3	0
9211	එම	එම	5	2	6
9212	එම	එම	5	2	21
9213	එම	එම	4	3	10
9214	එම	එම	5	2	22
8693	ඉරනවිල්එව	එම	6	1	5
8694	එම	එම	6	0	9
8695	එම	එම	5	0	10
8696	එම	එම	5	3	12
8697	එම	එම	6	0	7
8698	එම	එම	5	3	22
8699	එම	එම	6	0	13
8700	එම	එම	5	3	26
8701	එම	එම	5	2	34
8702	එම	එම	5	2	12
8703	එම	එම	6	0	0
8704	එම	එම	5	3	24

සිතියම 1,658.

අයිතිකම කියන්නා—පී. මුදලිගාමි සහ ඒ. මැනික්කර.

G 702	අත්ගුනවිල	පොල්වත්ත	3	0	9
-------	-----------	----------	---	---	---

අයිතිකම කියන්නා—ආණ්ඩුව.

8506	අත්ගුනවිල	කැලේ	8	2	24
------	-----------	------	---	---	----

සිතියම 1,743.

8799	වැවිය	අතුකැලේ	28	0	12
------	-------	---------	----	---	----

සිතියම 1,917.

අයිතිකම කියන්නා—ඇම්. ඇස්. සිකන්දර.

F 842	අනවාසල්	තුන්අවුරුද්දේ පොල්වත්ත	1	2	8
-------	---------	------------------------	---	---	---

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පන රුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹදිසවේ පුත්තලමේ ආණ්ඩුවේ උපඒපත්තලන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.
ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලය,
ජ. නොඵල් වාකර්,
මහසෙනෙකාරීස් වම්හ.

No. 1,108, N.-W. P. கொ. சகநிறததார் ஆபிசில்,
கொழும்பு, 1894 அந் புரட்டாசியாசம 28 உ.

1894 ம ஆகஸ்டு தாாததிகைமாசம 13 ந தேதி செவ்வாய்க்கிழமை மத்தியானம புதனத்தலை தன ஆபிசில் வடமேன மாகாணத்து புதனத்தலை தலைநகரின் கவறணமேந்து உதவி ஏசுநறவர்களால் இதனடியிற சொல்லப்படருககிற முடிசுருரிய காணித்தண்டுகளை, அரசாட்சியாரால் உதவவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும.

32 காணித்தண்டுகள், வடமேன மாகாணத்து புதனத்தலை தலைநகரின் பொன்பாப்பிப்பற்று, புதனத்தலைமற்று, அக்கரைப்பற்று தெற்கு பகுதியிலிருகின்றது.

பி. பிளான இலக்கம 1,719. உரித்தாளி—முடி.

இல.	குறிச்சி.	விவரம்.	விசாலம். அ. ரூ. ப.
9199	கரைத்தீவு	காடு	4 3 7
9200	செடி	செடி	5 2 0
9201	செடி	செடி	6 2 12
9202	செடி	செடி	5 2 20
9203	செடி	செடி	3 1 16
9204	செடி	செடி	4 3 19
9205	செடி	செடி	5 2 5
9206	செடி	செடி	4 3 18
9207	செடி	செடி	5 0 9
9208	செடி	செடி	5 3 9
9209	செடி	செடி	5 1 13
9210	செடி	செடி	4 3 0
9211	செடி	செடி	5 2 6
9212	செடி	செடி	5 2 21
9213	செடி	செடி	4 3 10
9214	செடி	செடி	5 2 22
8693	இரணைவல்லு	செடி	6 1 5
8694	செடி	செடி	6 0 9

இல.	குறிச்சி.	விவரம்.	விசாலம். அ. ரூ. ப.
8695	இரணைவல்லு	காடு	6 0 10
8696	செடி	செடி	5 3 12
8697	செடி	செடி	6 0 7
8698	செடி	செடி	5 3 22
8699	செடி	செடி	6 0 13
8700	செடி	செடி	5 3 26
8701	செடி	செடி	5 2 34
8702	செடி	செடி	5 2 12
8703	செடி	செடி	6 0 0
8704	செடி	செடி	5 3 24

பி. பிளான இலக்கம 1,658.

உருத்தாளி—பு. முதலிகாமியும் அ. மெனிகி ருளையும.

G 702	அங்குனவல்லா	தெனாமபிளளை	3 0 9
-------	-------------	------------	-------

உருத்தாளி—முடி.

8506	அங்குனவல்லா	காடு	8 2 24
------	-------------	------	--------

பி. பிளான இலக்கம 1,743.

8799	வெற்றியா	பதிந்தகாடு	28 0 12
------	----------	------------	---------

பி. பிளான இலக்கம 1,917.

உரித்தாளி—ம. சிக்கந்தரா.

F 842	ஆனைவாசல	3 வயதுள்ள தெனளை	1 2 8
-------	---------	-----------------	-------

இந்தக்ககாணிகளை கருறித்து மேலதனமான விபரங்களை அளவைத தலைவரிடத்திலும் வற்பணவினை கொந்தீசுகளை கருறித்து அரசாட்சியின் உதவி ஏசுநறவர்களிடத்திலும் கேட்டறிந்து கொள்ளலாம்.

அகியுத்தம தேசாஜிபதியவர்களது கட்டளைபடி,

ஈ. நோவெல உவாக்கார,
இராசாங்க விதிதா.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 174, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 11, 1894.

ON Tuesday, November 13, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 3,214. Applicant—Mr. A. T. Rettie.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
9094	Dandugala	Medahila	The Crown	Patana	44 0 20
Preliminary plan 246. Applicant—Mr. H. O. Hoseason.					
S 26	Weywelhinna	Iluktennahena	K. Punchirala	Chena	4 1 16
U 26	Do.	Ittegaldovehena	do. and Ganety	do.	3 0 31
Preliminary plan 196.					
541	Do.	Palleiluktenna	The Crown	Patana	11 0 24
544	Do.	Horupolagopatana	do.	do.	9 1 9
545	Do.	Kandearawepatana	do.	do.	3 3 37
Preliminary plan 423. Applicant—Mr. W. Stewart Taylor.					
G 51	Kanaweralle	Diyanillegollahena	Saibo	Jungle	0 3 12
1511	Do.	Elahenapatana	The Crown	Patana	1 2 6
1514	Do.	Gonagahapatana	do.	do.	1 2 24
1516	Do.	do.	do.	do.	2 1 3
H 51	Do.	do.	Bandara Menika	do.	2 3 2

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
8329	Medapatana	Preliminary plan 2,647.	The Crown	Forest	41	2 16
Upset price,—Rs. 10 per acre.						
Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.						
					By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.	

No. 174, P. OF U.

වම් 1894 ක්වු ඔක්කෝර් මස 11 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයන්සේගේ කන්කෝරුවේදිස.

ඉහළ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1894 ක්වු නොවැම්බර් මස 13 වෙනි දිනවූ අන්තර්වාද දවල් 12ට බදුම් කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

උඉව දිසාවේ බදුම් පලාතේ යම්කිසි කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි.

සිතියම 3,214. ගම—දඹුකල. ඉල්ලුම්කාරයා—ඒ. පී. ඊ. ව්‍යාපාරිකයා.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත.	අ. රු. ප.
9094	මැදගෙල	ආණ්ඩුව	පහත	44	0 20
සිතියම 246. ගම—වෙවැල්ලියන්. ඉල්ලුම්කාරයා—එච්. ඩී. ගොසිසන්මහත්මයා.					
S 26	ඉළක්කැන්ගේ හේන	කන්දේඅරුවේ පුංචිරල	හේන	4	1 16
O 26	ඉන්කගල්දුවේ හේන	එම සහ ගංආනි	—	3	0 31
සිතියම 196.					
541	පල්ලේඉළක්කැන්ග	ආණ්ඩුව	පහත	11	0 24
544	ගෝමියොලයොඩ පහත	එම	එම	9	1 9
545	කන්දේඅරුවේපහත	එම	එම	3	3 37
සිතියම 423. ගම—කනවැරැල්ල. ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. ස්ට්‍රාච්ච් චේලර් මහත්මයා.					
G 51	දිගවුල්ලගොල්ලේහේන	සයිඩ්‍රි	කැලේ	0	3 12
1511	අලහේනේ පහත	ආණ්ඩුව	පහත	1	2 6
1514	ගෝකගහපහත	එම	එම	1	2 24
1516	එම	එම	එම	2	1 3
H 51	එම	බන්වාරමැනිකා	එම	2	3 2
සිතියම 2,647. ගම—මැදපහත.					
8329	එම	ආණ්ඩුව	කැලේ සහ පහත	41	2 16

අක්කරයක් රු. පිට 10 සිට විකුණනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල්ටත්කාන්සේගෙන්ද, විකුණුම්ගැණ ගොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාන්සේගෙන්ද දැනගතහැකිය.

ආණ්ඩුකාර උතුමානත්මන්සේගේ අඥාවලෙස,

ජී. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වම්හ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 185, P. OF S.

Colonial Secretary's Office,
Colombo, October 3, 1894.

At noon on Tuesday, December 11, 1894, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale, at Ratnapura, the under-mentioned portions of Crown Lands, on the terms authorized by Government.

Three allotments of land in Pannil pattuwa of Atakalan korale.

Preliminary plan 350.

Village—Gabbela. Applicant—A. F. Molamure.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent	
				A.	R. P.
A 56	Lewdeniyahena	Ranawirage Gorakahami and others	Chena	2	3 20
W 55	Battahena	M. Kaluhami and others	do.	5	0 24
Y 55	Ittagalahena	R. Ratranhami and others	Chena 1 year old	5	0 14
Upset price,—Rs. 30 per acre.					

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 185, P. OF S.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

ආ) ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වර්ෂ 1894 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි අඟහරුවාද දවල් සබරගමු දිසාවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් රත්නපුරේ කවිචේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන ලද සෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ අධිකාරීවරයාගේ පත්නිල්පත්තුවේ පිහිටි ඉඩම්කවිටි තුනකි.

සිතියම 350. ගම—ගම්බෙල. ඉල්ලීමකාරයා—ඒ. ඇස්. මොලමුරේ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජිතයා.	අන්දම.	මතක. අ. රු. ප.
A 56	ලෙව්දෙතිසාහේන	රනවිරගේ ගොරකහාමි සහ තවත් අය	හේන	2 3 20
W55	බටහේන	ඇ.මි කපුහාමි සහ තවත් අය	එම	5 0 24
Y 55	ඉක්කුගල හේන	ආර්. රත්නරත්නාමි සහ තවත් අය	අවුරුද්දක් හිය හේන	5 0 14

අක්කරයක් රූපියල් 30 බැගින්.

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේච්ඡර්ඡකරුලත්නාගේගෙන්ද, පිකිනිමේ කොන්දේසිය ගැන කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමාගත්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොර්ල් වාකර්,
මහසෙනෙවුකාරීස්ථානය.

No. 186, P. OF S.

Colonial Secretary's Office,
Colombo, October 10, 1894.

ON Tuesday, December 4, 1894, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his Office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Kegalla District of the Sabaragamuwa Province.

Preliminary plan 456.—Kinigoda korale, Walgam pattuwa. Situation—Taldewa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Value of Timber. Rs. c.
				A.	R.	P.	
1169	Gorakagahalandahena <i>alias</i> Kadurugahalandahena <i>alias</i> Gaskadurugahamulahena	O. L. Ahamadu Lebbe	Garden	3	0	30	—
	Preliminary plan 458.—Kinigoda korale, Walgam pattuwa. Situation—Taldewa.						
1174	Galandehena	K. M. Punchirala	Garden	6	3	11	—
	Preliminary plan 446.—Kinigoda korale, Diyaladahamuna pattuwa. Situation—Puwakdeniya.						
1154	Olandenitennahena	M. Punchirala	Kanata	0	0	24	—
Y 60	Oladeniyakumbura	A. Mudiyanse and others	Field	0	0	20	—
	Preliminary plan 404.—Kinigoda korale, Diyaladahamuna pattuwa. Situation—Galpola.						
972	Migahamulletenna	Crown	Forest	1	0	15	—
	Preliminary plan 460.—Kinigoda korale, Diyaladahamuna pattuwa. Situation—Madana.						
1175	Wagollehena, Imbulamulahena, Godawalahena, and Ganimehena	M. Loku Banda and another	Kanata	11	3	4	—
	Preliminary plan 7,947.—Galboda korale, Galboda pattuwa. Situation—Mawana.						
4949	Dikdeniyepahalahena	Crown	Forest	1	2	21	—
	Preliminary plan 436.—Galboda korale, Medapattuwa. Situation—Bakundeniya.						
1139	Huruowitahena	U. L. Abdul Rahiman Lebbe	Chena	0	0	22	—
	Situation—Nankurugama						
1140	Niyandagalahena	Ismail Lebbe Tamby	Low jungle	0	2	31	—
	Preliminary plan 251.—Galboda korale, Egodapota pattuwa. Situation—Galatara.						
525	Ihalagalahena	R. Baiya and others	Chena	17	0	10	—
529	Do.	Crown	Jungle	39	2	0	—
	Preliminary plan 8,051.—Galboda korale, Egodapota pattuwa. Situation—Uduwewala.						
5373	Walagodakannapedigehena	Crown	Forest	1	1	28	—
	Preliminary plan 439.—Galboda korale, Egodapota pattuwa. Situation—Erewupola.						
1145	Kohilagoda	M. Dingirihami and others	Forest	3	0	39	—
P 60	Wattuwagekumburapillewa	Molligoda, late Ratemahatmaya	Kanatta	0	0	14	—

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Value of Timber Rs. c.
5438	Preliminary plan 8,103.—Galboda korale, Egodapota pattuwa.	Crown	Situation—Uduwewala. Forest	0 1 9	—
5439	Kongahamulanirangehena	do.	do.	1 1 9	—
1128	Preliminary plan 433.—Beligal korale, Kandupita pattuwa.	Crown	Situation—Asideniya. Jungle	2 2 24	7 50
1129	Undupiyalgalahena	do.	do.	9 2 2	15 50
1130	Galapitamadehena	do.	Swamp	0 0 23	—
1131	Do.	do.	Swamp	0 0 23	—
1131	Irunguwehenamukalana	do.	Jungle	7 1 37	28 25
1089	Preliminary plan 423.—Beligal korale, Kandupita pattuwa.	H. Setuwa and others	Situation—Ballapana and Kobbewala. Jungle	1 3 10	3 50
984	Preliminary plan 499.—Beligal korale, Kandupita pattuwa.	J. Punchappuhami and others	Situation—Dammala. Garden	0 0 33	—
985	Welimaluwa alias Ilukmadittehena	B. Punchi Banda and others	Jungle	2 3 27	5 75
9726	Do.	do.	do.	—	—
9726	Preliminary plan 4,331.—Paranakuru korale, Mawata pattuwa.	Crown	Situation—Ekiriyagala. Chena	2 2 23	—
1137	Preliminary plan 435.—Paranakuru korale, Tumpalata pattuwa.	Crown	Situation—Dippitiya. Forest	5 1 12	5 50
3214	Dawatagahagodakele	do.	do.	—	—
3214	Preliminary plan 7,466.—Paranakuru korale, Kanduaaha pattuwa.	Crown	Situation—Rotuwa. Jungle	1 3 23	—
7861	Pillamulahena	do.	do.	—	—
7861	Preliminary plan 6,028.—Paranakuru korale, Mawata pattuwa.	M. Medduma Banda and others	Situation—Mideniya. Jungle	6 0 0	—
7861	Ambalanpitiyahena	do.	do.	—	—

Upset price, —High lands Rs. 10 per acre and mud lands Rs. 40.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 186, P. OF S.

විෂි 1894 ක්‍රම බන්ධනාන්තර මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුගේ ජනරජයේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැනල්ල දිස්ත්‍රික්කයේ උපර්පත්තල නාමයේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1894 ක්‍රම දෙසැම්බර් මස 4 වෙනි අඟහරුවාද සවස 10 කැනල්ලේ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනට නොහොත් කේර්මට සෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැනල්ල පළාතේ පිහිටා තිබෙන බිම්කැබලි 27යි.

සිතියම 456. කිහිපකෝරලේ වල්ගමපත්තුවේ. තිබෙන ස්ථානය—නල්දුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම	මහත. අ. රු. ප.	වටිනාකම රු. ශ.
1169	ගොරකහලුවන්දෙ හේන නොහොත් කදුරුගහලුවන්දෙ හේන නොහොත් ගස්කදුරුගහ මුල හේන	ම. ඇල්. අහමදලෙබිබේ	වත්ත	3 0 30	—
1174	ගල්ඇන්දේ හේන	කේ. ඇම්. පුංචිරුල	එම	6 3 11	—
1154	බලන්දෙනිකැන්දේ හේන	ඇම්. පුංචිරුල	කනක	0 0 24	—
S 60	බලදෙනිය කුඹුර	එ. මුදියන්සේ සහ තවත්	කුඹුර	0 0 20	—
972	මහනමුල්ලේ තැන්න	සිතියම 404. තිබෙන ස්ථානය—ගල්පොල. ආණ්ඩුව	මුකලාන	1 0 15	—
1175	වංගොල්ලේ හේන, ඉඹුලමුල හේන, ගොඩවලේ හේන සහ ගන්ඉමේ හේන	සිතියම 460. තිබෙන ස්ථානය—මාදන. ඇම්. ලොකුබන්ධා සහ තවත්	කනක	11 3 4	—
4949	සිතියම 7,947. ගල්බොඩකෝරලේ ගල්බොඩපත්තුවේ. දික්දෙනියේ පහලහේන	—	තිබෙන ස්ථානය—මාවන.	1 2 21	—
1139	සිතියම 436. මැදපත්තුවේ. කුරුඹිවිට්ටිහේන	සු. ඇල්. අබ්දුල්ලාහිමන් ලෙබිබේ	හේන	0 0 22	—
1140	නියන්දලහේන	සිතියම 251. තිබෙන ස්ථානය—නාන්කුරුගම. ඉස්මායිල්ලෙබිබේතමිබි	ලදකැලේ	0 2 31	—
525	ඉහලහලහේන	—	—	17 0 10	—
529	එම	—	—	39 2 0	—

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහක. අ. ර. ප.	ලීවල වරිනාකම. රු. ශ.
5373	වලගොඩකන්නාපේසිගේහේන	සිතියම 8,051. නිබෙන ස්ථානය—උඩුවේවල.	—	1 1 28	—
1145 P 67	කොභිලගොඩ වත්තුවාගේ කුඩුරේපිල්ලාව	සිතියම 439. නිබෙන ස්ථානය—ඇරුටුපොල. ඇම්. ඩික්කිරිගාමි සහ තවත් මූකලාන මොල්ලිගොඩහිටපු රවේ මහත්මයා සහන	—	3 0 39	—
5438	කොන්ගහමුලනිස්සන්ගේහේන	සිතියම 8,103. නිබෙන ස්ථානය—උඩුවේවල.	—	0 1 9	—
5439	කම්මලවත්තගාචාකනපේසිගේහේන	—	—	1 1 9	—
1128	උදුපියල්ගලේහේන	සිතියම 433. බෙලිගල්කෝරලේ කඳුපිටපත්තුවේ. නිබෙන ස්ථානය—ආසිදෙනිය.	ආණ්ඩුව	2 2 24	7 50
1129	ගලපිටපේහේන	එම	එම	9 2 2	15 50
1130	එම	එම	වගුර	0 0 23	—
1131	ඉරිඟුවේහේන මූකලාන	එම	කැලේ	7 1 37	28 25
1089	දැන්කදෙනියගාචාහේන	සිතියම 423. නිබෙන ස්ථානය—බල්ලාපාන සහ කොභිබැවල. එම්. සේනුවා සහ තවත්	එම	1 3 10	3 50
984	වැලිමළුව නොහොත් ඉල්ලක් මඩිත්තේ හේන	සිතියම 409. නිබෙන ස්ථානය—දම්මල. ජේ. පුත්වජ්ජුගාමි සහ තවත්	වත්ත	0 0 33	—
985	එම	බී. පුත්ති මත්තා සහ තවත්	කැලේ	2 3 27	5 75
9726	සිතියම 4,331. පරනකුරුකෝරලේ මාවතපත්තුවේ. ලෙච්කැන්න හේන	නිබෙන ස්ථානය—ඇකිරියගල. ආණ්ඩුව	හේන	2 2 23	—
1137	දවටගහගොඩ කැලේ	සිතියම 435. අම්පලාතපත්තුව. නිබෙන ස්ථානය—දිප්පිටිය. ආණ්ඩුව	මූකලාන	5 1 12	5 50
3414	පිල්ලමුලහේන	සිතියම 7,466. කඳුඅහපත්තුව. නිබෙන ස්ථානය—රෝවුව. එම	කැලේ	1 3 23	—
7861	අඹලත්පිටියේ හේන	සිතියම 6,028. මාවතපත්තුව. නිබෙන ස්ථානය—මිදෙනිය. ඇම්. මද්දුම මත්තා සහ තවත්	එම	6 0 0	—

මිලකර නිබෙන්ගේ ගොඩබිම් අක්කරයක් රුපියල් 10 බැගින් සහ කුඹුරු අක්කරයක් රුපියල් 40 බැගින් තුන්.

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් නැගල්ලේ කවිවේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් හමුවන්නේ උරුමවාසිකම් කීපයකින්ට ඕනෑම.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේසර්ජනරාල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කාරණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්වේන උත්තාන්සේගෙන්ද දැනගත්ට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
ජී. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වම්ම.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the purpose of a Fuel Reserve, to wit:—

Preliminary plan 10,308. Village—Ingiriya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
R 708	Ellawalakanatta	Jungle	Romanis Pieris, Mudaliyar	6 3 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kalutara Kachcheri on December 3, 1894, at 12 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kalutara Kachcheri,
October 3, 1894.

H. W. BRODHURST,
Assistant Government Agent.

1876 ක්වු අඩුරුද්දේ නොමැර 3වේ අඳුරුදුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට අණවුවේ කටයුත්ත කරන විණිස “වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ අඳුරුදුයේ” හවෙති කාණ්ඩයේ කරනිවෙන සංඛාරවුවල ප්‍රකාරයට සාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණයඇතුළුව උඩුමානවවගන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමහමි:—

සිතියම 10,308. හම—ඉන්දිරිස.

නො. R 708	ඉඩමේ නම. එල්ලාවලකනන්ත	අත්දම. කැලේ	අයිතියම නිසන්තා. රෝමානීස් පිරිස් මුදලිතුමා	මහත. අ. රු. ස. 6 3 0
-----------	-----------------------	-------------	--	----------------------

එඩුවින් ඉඩම අයිතිකර ගැනීමට අණවුවේ කල්පනාව තිබෙනවට පොදුජනයට දෙනතුන්ම සඳ හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ලැපියට මෙයින් දුනුමදෙමි.

ඉහතකි ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1894 ක්වු දෙසැම්බර් මස 3 වෙනි දින දෙලොස් කනියමට කළුකර කව්වේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒකොයි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණන්ගත් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වම් 1894 ක්වු ඔක්තෝබර් මස 3 වෙනි දින කළුකර කව්වේරියේදී. එච්. ඩබ්ලිව්. මොඩ්ස්ලි, අණවුවේ උපදේශන මණිස.

1876 ම ඔක්-තෙ 3 ම ඉලසූප්පෙයුමයෙහි 7 ම පිරිවිණ ප්‍රකාරය නිල ශ්‍රී පත්තිරැට්ටු පත්තිරැ මස 6 ම පිරිවිණ ඉන්පාදුකරින් ප්‍රකාරය මත්තිරැලෝරියේ සලායට පොදුජනයට කාණිසය, අංචෝරැවතු:—

ප්‍රාථමපදතු ඉලසුම 10,308. ශ්‍රීරිසේ—බුංකිරියා.

නං. R 708	කාණියිණ පොයා. බලවනනනත	විචාරය. කාභ	උරුමාණියිණ පොයා. ඉරොමාණියිණ පීරියා මුහුණියා	විචාරය. අ. රු. ට. 6 3 0
-----------	-----------------------	-------------	---	-------------------------

ඉටුසුකුණෙකවන මහා නිකායට අයිතිවූ 1876 ම ඔක්-තෙ 3 ම පිරිවිණ කාණිසයට පත්තිරැට්ටු පත්තිරැ මස 6 ම පිරිවිණ ඉන්පාදුකරින් ප්‍රකාරය මත්තිරැලෝරියේ සලායට පොදුජනයට කාණිසය, අංචෝරැවතු:—

මෙම ශ්‍රීරිසේ කාණිසයට උරුම වූ සකල උරුම තරාමක අවසන් අවරාඥාපාදකාරීකාරී ප්‍රධාන 1894 ම ඔක්-තෙ 3 ම පිරිවිණ කාණිසයට පත්තිරැට්ටු පත්තිරැ මස 6 ම පිරිවිණ ඉන්පාදුකරින් ප්‍රකාරය මත්තිරැලෝරියේ සලායට පොදුජනයට කාණිසය, අංචෝරැවතු:—

කණිත්තරෙ කප්පෙරි, 1894 ම ඔක්-තෙ 3 ම ව. අ. උ. ට. ඔ. අ. උ. ට. ඔ. උ. ට. ඔ. උ. ට. ඔ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Galle-Matara Railway, to wit:—

Preliminary plan 4,194. Situation—Kamburugamuwa in Weligam korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
C 464	Kadawallalagewatta	Garden	L. Simandrisa and others	0	1	17-50
D 464	Acharigewatta	do.	L. Juwanis and others	0	0	2
E 464	Veralugahakumburaowita	Owita	V. Don Adrian Appuhamy and others	0	0	1-25
F 464	Veralugahakumbura	Paddy	do.	0	1	22
G 464	Veralugahakumburaowita	Owita	do.	0	0	11
H 464	Mahatennawatta	Cocconut garden	A. Christian	0	1	21
I 464	Siyakarawatta	do.	L. Nicoli and others	0	1	29
J 464	Watta-addarakumburuwe or Walawevila	Owita	L. Dissie	0	0	12
K 464	Do.	Paddy field	do.	0	0	30
L 464	Do.	Owita	do.	0	0	10
M 464	Latabodawatta	Cocconut garden	A. Mencho	0	0	33-50
N 464	Delgahakumbura	Owita	L. Elisa and others	0	0	12-75
O 464	Do.	Paddy field	do.	0	0	2-75
P 464	Bakmigahakumburaowita-watta	Cocconut garden	L. Simandrisa	0	0	6-50
Q 464	Bakmigahakumbura	Paddy field	do.	0	0	14-25
R 464	Totupolawatta	Cocconut garden	do.	0	0	20
S 464	Bakmigahakumburaowita	Owita	do.	0	0	27
T 464	Eluwilakumburaowita	do.	V. Don Andris and others	0	0	9
U 464	Totupolawatta	Garden	L. Simandrisa	0	1	14
V 464	Indigahakoratuwa	do.	R. Dissie and others	0	0	0-75
W 464	Do.	do.	do.	0	0	21
X 464	Kadulana	do.	—	0	1	9
Y 464	Katheraikoratuwe	do.	L. Simandrisa	0	0	7-75
Z 464	Do.	do.	W. D. Deonis de Silva	0	0	7
A 465	Moragodawattaowita	Owita	J. de Silva Werasuriya	0	0	14
B 465	Moragodawatta	Garden	do.	0	2	2

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
C 465	Digirigewatta	Garden	L. Simandrisa and others	0	1	7-50
10881	Kadalanekoratuwa	do.	Crown	0	0	2-75
D 465	Elagawawatta	do.	W. Babbunhamy	0	1	0-75
E 465	Migahawatta	do.	J. de Silva Weerasuriya	0	0	4
F 465	Ruppawatta	do.	W. Babbunhami	0	0*	1-75
G 465	Deniyakoratuwa	do.	G. Agris	0	0	34-25
H 465	Bunnewatta	Owita	Heirs of A. Jeris de Silva	0	0	12-50
I 465	Puwakgahawattakumburaowita	do.	A. Babanis and others	0	0	15-25
J 465	Godakandewatta	Garden	Isaac de Silva Weerasuriya	0	0	15-50
K 465	Do.	do.	N. Don Carolis and others	0	0	11-75
L 465	Puwakgahakumbura	Paddy field	H. Babanis and others	0	1	9-25
M 465	Janagewatta	Garden	H. D. Siadoris de Silva and others	0	0	0-18
N 465	Sonnederiyaliyaddakumbura	Paddy field	Divigalahena Pansala	0	0	5-75
O 465	Janagehenawatta	Garden	H. D. Seadoris de Silva and others	0	0	25-25
P 465	Janagewatta	do.	do.	0	0	36-50
Q 465	Gallagekoratuwa	do.	do.	0	0	15-50
R 465	Dekarawatta	do.	Heirs of A. Deris de Silva and others	0	0	17-25
S 465	Bellagewatta	do.	V. Don Andris and others	0	0	19-75
T 465	Usarambewatta	do.	H. Juanis and others	0	0	18-75
U 465	Gotaluwagederawatta	do.	W. Don Deonis and others	0	0	10-25
V 465	Wegonneowita	Owita	W. Don Theodoris, Vidane-arachchi	0	0	8-75
W 465	Diddenegeewattapahalakoruwa	Garden	V. Don Andris and others	0	0	17
X 465	Rappugewatta	do.	W. Don Theodoris, Vedane-arachchi	0	0	19
Y 465	Passagewatta	do.	do.	0	0	20
Z 465	Alutwatta	do.	Don Abraham Devararian	0	0	18-50
Preliminary plan 4,195. Situation—Kamburugamuwa in Weligam korale.						
A 466	Mechigewatta	Cocoanut	W. David	0	0	26-25
B 466	Mechigewatta or Delgahawatta	do.	D. Theodoris and others	0	1	3-25
C 466	Ambagahawatta	do.	W. Daniel and others	0	2	36
D 466	Wija-angana-arambewatta	do.	G. Ungi and others	0	0	3
E 466	Kongahawatta	do.	W. Daniel	0	3	14
F 466	Palunakatigewatta	do.	B. Bastian and others	0	1	17-50
G 466	Velandagewatta	do.	B. D. Andris and others	0	2	17
H 466	Kongaha or Palunakatigewatta	do.	G. Sinchi and others	0	0	10-25
I 466	Diwelakoratuwawatta	Deniya	W. P. D. D. de Silva	0	0	5-50
J 466	Bakmigahawatta	Cocoanut	W. Pediris and others	0	0	28-25
K 466	Akuressageirikonda	Deniya	W. Daniel	0	0	19-50
L 466	Ambagahakumburaowita	do.	W. Pedris	0	1	21-50
10882	Footpath	—	Crown	0	0	2-75
M 466	Ambagahakumburaowita	Deniya	H. Babahami and others	0	0	33-25
N 466	Do.	do.	K. D. Dinoris de Silva	0	0	24-75
10883	Footpath and channel from Kamburugamuwa tank	—	Crown	0	0	8
O 466	Dimbiyakumburaowita	Deniya	K. D. D. de Silva	0	0	2
P 466	Gallagekumburaowita	do.	G. P. Abeygunasekera and others	0	0	14-25
Q 466	Deddeniyakumburaowita	do.	N. Kaluappu	0	0	9-50
R 466	Do.	do.	K. D. Johanis and others	0	0	34-75
S 466	Kanattahayakoratuwa	do.	H. Jandiris, Vel-vidane	0	0	3
T 466	Do.	do.	K. D. D. de Silva and others	0	0	23-25
U 466	Paragahakumburapinkella	do.	Divigalahena Pansala	0	0	9
V 466	Kanattahayakoratuwa	do.	K. Odris and others	0	0	8-75
W 466	Do.	do.	N. Kaluappu	0	0	38-25
X 466	Millagahawatta	Cocoanut	L. Babahami and others	0	1	28
Y 466	Bandarawattaralagekoratuwa	do.	A. Dineshami	0	0	0-75
Z 466	Do.	do.	do.	0	0	1-25
A 467	Kahatagahawatta	do.	S. Abeygunasekera and others	0	1	1-25
B 467	Ketakalagahawatta	do.	A. Dinishami and others	0	0	36-75
C 467	Delgahakoratuwawatta	do.	A. U. Simanhami and others	0	0	1-25
10885	Footpath to gardens	—	Crown	0	0	2
D 467	Pitakoratuwawatta	do.	L. Babahami and others	0	0	18-50
E 467	Ketakalagahawatta	Deniya	A. Dinnishami and others	0	0	18-50
F 467	Do.	do.	L. Babahami and others	0	0	5-75
G 467	Do.	Cocoanut	do.	0	1	18-75
H 467	Ulupallekoratuwa	Vegetable garden	B. Paran Appu and others	0	0	22-75
I 467	Paragahawatta	Cocoanut	W. A. Adonis and others	0	1	36-50
J 467	Vakadakurunduwatta	do.	D. C. Veeratunga, Constable Arachchi	0	1	5
K 467	Do.	Garden	do. and others	0	0	29-50
10886	Cart track to gardens, &c.	—	Crown	0	0	2-50
L 467	Vakadakurunduwatta	Cocoanut	K. Costan and others	0	2	6-50
M 467	Do.	do.	do.	0	0	4-50
N 467	Do.	do.	K. Ginoris, Constable Arachchi	0	1	29

I hereby give public notice, as required by section 7. that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kamburugamuwa on November 10, 1894, at 12 o'clock noon, and the following days, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
October-10, 1894.

R. W. LEVERS,
Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේ කොමිෂර් විනේ ආඥාවලින් ගනවෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම් :—මෙහි පහත සඳහන්වන ඉඩම් මාහර රේල්පාරට ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” ගවෙනි කාණ්ඩයේ කරනිමෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක වත්ත්වයට මත්වනුයේ ඇතුළු ලබාගැනීමටත් සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් ගම් :—

සිතියම 4,194. පිහිටා තිබෙන්නේ—වැලිගමුකොරලේ කඹුරුගමුවේ.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
C 464	කඩවතරලයේ වත්ත	වත්ත	ඇල්. සිමන්දිරිසා සහ තවත්	0 1 17-50
D 464	ආවාරියේගෙන වත්ත	එම	ඇල්. පුලානිස් සහ තවත්	0 0 2
E 464	වෙරළගහකුඹුර ඔව්ව	ඔව්ව	වී. දෙත් අළුයන්අප්පුගාමි සහ තවත්	0 0 1-25
F 464	වෙරළගහකුඹුර	වී	එම	0 1 22
G 464	වෙරළගහකුඹුර ඔව්ව	ඔව්ව	එම	0 0 11
H 464	මහතැන්න වත්ත	පොල්වත්ත	ඒ. ක්‍රිස්තියාන් සිල්වා	0 1 21
I 464	සියකරගේ වත්ත	එම	ඇල්. නිකොලේ සහ තවත්	0 1 29
J 464	වත්තඅද්දර කුඹුර කොහොන් වලවිල	ඔව්ව	ඇල්. දිසි	0 0 12
K 464	එම	වී කුඹුර	එම	0 0 30
L 464	එම	ඔව්ව	එම	0 0 10
M 464	ලොවබොඩ වත්ත	පොල්වත්ත	ඒ. මැන්වෝ සහ තවත්	0 0 33-50
N 464	දෙල්ගහකුඹුර	ඔව්ව	ඇල්. එලියා සහ තවත්	0 0 12-75
O 464	එම	වී කුඹුර	එම	0 0 2-75
P 464	බක්ඛිගහකුඹුර ඔව්ව වත්ත	පොල්වත්ත	ඇල්. සිමන්දිරිසා	0 0 6-50
Q 464	බක්ඛිගහකුඹුර	වී කුඹුර	එම	0 0 14-25
R 464	කොටුපොලවත්ත	පොල්වත්ත	එම	0 0 20
S 464	බක්ඛිගහකුඹුර ඔව්ව	ඔව්ව	එම	0 0 27
T 464	ඇළවිලකුඹුර ඔව්ව	එම	වී. දෙත් අන්ද්‍රිස් සහ තවත්	0 0 9
U 464	කොටුපොල වත්ත	වත්ත	ඇල්. සිමන්දිරිසා	0 1 14
V 464	ඉදිගහ කොරවුව	එම	ආර්. දිසි සහ තවත්	0 0 0-75
W 464	එම	එම	එම	0 0 21
X 464	කඹුලාන	එම	—	0 1 9
Y 464	කනිරසි කොරවුව	එම	ඇල්. සිමන්දිරිසා	0 0 7-75
Z 464	එම	එම	බබ්ලිවි. දෙත් දියෝනිස්දසිල්වා	0 0 7
A 465	මොරගොඩවත්ත ඔව්ව	ඔව්ව	අයිසැක් ද සිල්වා විරසුරිය	0 0 14
B 465	මොරගොඩ වත්ත	වත්ත	එම	0 2 2
C 465	දිහිරිගේවත්ත	එම	ඇල්. සිමන්දිරිසා සහ තවත්	0 1 7-50
10881	කදලාගේ කොරවුව	එම	ආණ්ඩුව	0 1 2-75
D 465	ඇලගාව වත්ත	එම	බබ්ලිවි. බඩුන්ගාමි	0 1 0-75
E 465	මීනගකොරවුව	එම	අයිසැක් ද සිල්වා විරසුරිය	0 0 4
F 465	රූප්පවත්ත	එම	බබ්ලිවි. බඩුන්ගාමි	0 0 1-75
G 465	දෙහිය කොරවුව	එම	ඒ. අන්ද්‍රිස්	0 0 34-25
H 465	බෙටුමෙවත්ත එම	ඔව්ව	ඒ. පෙරිස් ද සිල්වාගේ උරුමකරු	0 0 12-50
I 465	පුවක්ගහකුඹුර ඔව්ව	එම	එච්. බඩානිස් සහ තවත්	0 0 15-25
J 465	ගොඩකන්දෙ වත්ත	වත්ත	අයිසැක් ද සිල්වා විරසුරිය	0 0 15-50
K 465	එම කොහොන් පෙලාගේගෙන	එම	ඒ. දෙත් කරෝලිස් සහ තවත්	0 0 11-75
L 465	පුවක්ගහ කුඹුර	වී	එච්. බඩානිස් සහ තවත්	0 1 9-25
M 465	ජනගේ වත්ත	වත්ත	එච්. දෙත් සියපෙරිස් ද සිල්වා සහ තවත්	0 0 0-18
N 465	සොනදේරිගේ ලියද්දකුඹුර	වී	දිවිගලගෙන පන්සල	0 0 5-75
O 465	ජනගේගෙනවත්ත	වත්ත	එච්. දෙත් සියපෙරිස්ද සිල්වා සහ තවත්	0 0 25-25
P 465	ජනගේවත්ත	එම	එම	0 0 36-80
Q 465	ගලගේකොරවුව	එම	එම	0 0 15-50
R 465	දේකරවත්ත	එම	ඒදේරිස් සිල්වාගේ උරුමකරු රෝස් සහ තවත්	0 0 17-25
S 465	බටගේවත්ත	එම	වී. දෙත් අන්ද්‍රිස් සහ තවත්අස	0 0 19-75
T 465	උස්අරලේ වත්ත	එම	එච්. පුලානිස් සහ තවත්	0 0 18-75
U 465	ගොව්වුවේ ගෙදරවත්ත	එම	බබ්ලිවි. දෙත් දියෝනිස් සහ තවත්	0 0 10-25
V 465	වෙගොන්ගේ ඔව්ව	ඔව්ව	බබ්ලිවි. දෙත් නියපෙරිස් සහ තවත්	0 0 8-75
W 465	දිදෙහියවත්තපහල කොරවුව	එම	වී. දෙත් අන්ද්‍රිස් සහ තවත්	0 0 17
X 465	කපුගේවත්ත	වත්ත	බබ්ලිවි. දෙත් නියදෙරිස්	0 0 19
Y 465	පසගේවත්ත	එම	එම සහ තවත්	0 0 20
Z 465	අළුත්වත්ත	එම	දෙත් එමුගම් දේවනාරාසන සහ තවත්	0 0 18-50

සිතියම 4,195.

A 466	මේස්හිරිගේවත්ත	පොල්වත්ත	බබ්ලිවි බැනියෙල්	0 0 26-25
B 466	එම කොහොන් දෙල්ගහවත්ත	එම	දෙත් නියපෙරිස් විද්‍යානආරච්චි, බබ්ලිවි. බැනියෙල් සහ තවත්	0 1 3-25

නො.	ඉඩමේ නම.	අන්දම	අයිතිකම කියන්නා.	මසක. අ. රු. ප.
C 466	අඹගහවත්ත	පොල්වත්ත	ඩබ්ලිව්. ඩැනියෙල් සහ තවත්	0 2 36
D 466	විජයගනරාම වත්ත	එම	ඒ. ලන්ග් සහ තවත්	0 0 3
E 466	කෝත්තගහවත්ත	එම	ඩබ්ලිව්. ඩැනියෙල්	0 3 14
F 466	පලුකකරියේ වත්ත	එම	ඩී. බ්ලැන්කන් සිත්ච් සහ තවත්	0 1 17-50
G 466	වෙලදගේ වත්ත	එම	ඩී. දෙත් අන්ද්ස්. බබාගම් සහ තවත්	0 2 17
H 466	කෝත්තග හොහොත් පලුක කරියේ වත්ත	එම	ඒ. සිත්ච් සහ තවත්	0 0 10-25
I 466	දිවෙලකොරවුව ඔව්ව	දෙතිය	ඩබ්ලිව්. ඒ. දෙත් දිනෝනිස් ද සිල්වා	0 0 5-50
J 466	බක්මගහවත්ත	පොල්වත්ත	ඩබ්ලිව්. ජේප්ප් සහ තවත්	0 0 28-25
K 466	අකුරුස්සගේ ඉරිකොන්ද	දෙතිය	ඩබ්ලිව්. දැනියෙල්	0 0 19-50
L 466	අඹගහකුඹුර ඔව්ව	එම	ඩබ්ලිව්. ජේප්ප්	0 1 21-50
10882	අභිපාර	—	ආණ්ඩුව	0 0 2-75
M 466	අඹගහකුඹුර ඔව්ව	දෙතිය	එච්. බබාගම් සහ තවත්	0 0 33-25
N 466	එම	එම	කේ. දෙත් දිනෝරිස් ද සිල්වා	0 0 24-75
10883	අභිපාර සහ කවුරුගමුවේ වැන්නියෙන් එන ඇලක්	—	ආණ්ඩුව	0 0 8
O 466	දියාකුඹුර ඔව්ව	දෙතිය	කේ. දෙත් දිනෝරිස් ද සිල්වා	0 0 2
P 466	ගාල්ලගේකුඹුර ඔව්ව	එම	ඒ. ඇස්. අබේගුණසේකර සහ තවත්	0 0 14-25
Q 466	දිද්දෙතියකුඹුර ඔව්ව	එම	ඇන්. කපුඅප්පු	0 0 9-50
R 466	එම	එම	කේ. දෙත් ජෙනරානිස් සහ තවත්	0 0 34-75
S 466	කහත්තගහකොරවුව	එම	එච්. ජන්ද්ස් වෙල්ච්ඳුක	0 0 3
T 466	එම	එම	කේ. දෙත් දිනෝරිස් ද සිල්වා	0 0 23-25
U 466	පරගහකුඹුර පින්කැල්ල	එම	දිවිගලගේන පත්සල	0 0 9
V 466	කහත්තගහකොරවුව	එම	කේ. ඔද්දිස් සහ තවත්	0 0 8-75
W 466	එම	එම	ඇන්. කපුඅප්පු	0 0 38-25
X 466	මල්ලගහවත්ත	පොල්වත්ත	ඇල්. බබාගම් සහ තවත්	0 1 28
10884	වතුචල සහ අභිපාර	—	ආණ්ඩුව	0 0 1-75
Y 466	බත්ඩාරවත්තරාලගේ කො රවුවත්ත	පොල්වත්ත	ඒ. දිනෝරිස්	0 0 0-75
Z 466	එම	එම	එම	0 0 1-25
A 467	කහවගහවත්ත	එම	සිවන් අබේගුණසේකර සහ තවත්	0 1 1-25
B 467	කැවකලගහවත්ත	එම	ඒ. දිනෝරිස් සහ තවත්	0 0 36-75
C 467	දෙල්ගහකොරවුවත්ත	එම	ඒ. ජු. සිවන්ගම් සහ තවත්	0 0 1-25
10885	වතුචල සහ අභිපාර	—	ආණ්ඩුව	0 0 2
D 467	පිටකොරවුවත්ත	පොල්වත්ත	ඇල්. බබාගම් සහ තවත්	0 0 18-50
E 467	කැවකලගහවත්ත	දෙතිය	ඒ. දිනෝරිස් සහ තවත්	0 0 18-50
F 467	එම	එම	ඇල්. බබාගම් සහ තවත්	0 0 5-75
G 467	එම	පොල්වත්ත	එම	0 1 18-75
H 467	උඵපල්ලේ කොරවුව	එලවම්කොරවුව	ඩී. පරන්අප්පු සහ තවත්	0 0 22-75
I 467	පරගහවත්ත	පොල්වත්ත	ඩබ්ලිව්. ඒ. අප්පේස් සහ තවත්	0 1 36-50
J 467	වැකඩ කුරුදුවත්ත	එම	දෙත් කොසිකන් විරතුන්ග	0 1 5
K 467	වේකඩ කුරුදුවත්ත	වත්ත	දෙත් කොසිකන් විරතුන්ග සහ තවත්	0 0 29-50
10886	වතුචලසහ කරත්තපාර	—	ආණ්ඩුව	0 0 2-50
L 467	වේකඩ කුරුදුවත්ත	පොල්වත්ත	කේ. කෝස්ත්තන් සහ තවත්	0 2 6-50
M 467	එම	එම	එම	0 0 4-50
N 467	එම	එම	කේ. ගිනෝරිස්	0 1 29

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ගේ වගකීම වෙනුවට ක්‍රියාකරණ අය වම් 1894 ක් වූ නොවැම්බර් මස 10 වෙනි දින සහ ඒලග දවස්වලදී දවල් දෙලගේ කතිසමට කවුරුගමුවේදී මා ඉදිරිපිටට පැමිණ ඒ. කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ලල්ලා සිටින මුදල් ගණන්හි ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වම් 1894 ක් වූ මක්කෝම්බු මස 10 වෙනි දින ගාල්ලේ කවිමේරියේදීය. ආර්. ඩබ්ලිව්. අධිවරය,
ආණ්ඩුවේ ඒජන්ත මමා.

1876 ට් (බ්ලි)-ප 3 ට් ම මුලකප්පුපුලුක කුසු 7 ට් පිරිබ්න පිරිකාරා පතිරාභ්කභේකලා වේණාඳ්‍ය තානා පිනනාභ්භේකලා පාලනාභ්‍ය, අමාත්‍යාලය, —පාලනාභ්‍ය මෙහි පාලනාභ්‍ය.

පිරිපතපුපුලු මුලකපු 4,194. විසාලය.
ඉ. ආ. පෙ.

තානා.	කාණ්ඩ්‍ය පාලනාභ්‍ය.	විසාලය.	ඉ. ආ. පෙ.
C 464	කළුතරාලකපුපුලු	කොළඹ	ඉ. ආ. පෙ. 0 1 17-50

குண்.	காரணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	ஏ. ரூ. பெ.	வீசாலப.
D 464	யாசாரிகேஹேனவததை	தோட்டம்	எல. யுவானிசு மற்றவர்களு	0 0 2	
E 464	வொலுகாகுமபுரூவீதா	ஓவீதா	வீ. தொன அகிரியன் அபு		
F 464	வொலுகாகுமபுரூ	வயல	புறாமியு மற்றவர்களும	0 0 1.25	
G 464	வொலுகாகுமபுரூவீதா	ஓவீதா	ஓடி	0 1 22	
H 464	மாத்தெனவததை	தோட்டம்	ஓடி	0 0 11	
I 464	சியசாறகேவததை	தென்னந்தோட்டம்	எ. கிரிஸ்தியன் சிலவா	0 1 21	
J 464	வததஅத்தறகூமபுரூ அல		எல. நிகொலேயு மற்றவா		
	லது வலவுவீலா	ஓவீதா	களும	0 1 29	
K 464	ஓடி	வயல	எல. டிச்சி	0 0 12	
L 464	ஓடி	ஓவீதா	ஓடி	0 0 30	
M 464	வொடபொடவததை	தோட்டம்	ஓடி	0 0 10	
N 464	தெலகாகுமபுரூ	ஓவீதா	எ. மெனசோவு மற்றவர்களு	0 0 33.50	
O 464	ஓடி	வயல	எல. எலிசாவு மற்றவர்களு	0 0 12.75	
P 464	பகமிகாகுமபுரூவீதா		ஓடி	0 0 2.75	
	வததை	தோட்டம்	எல. சிமனதிரிசா	0 0 6.50	
Q 464	பகமிகாகுமபுரூ	வயல	ஓடி	0 0 14.25	
R 464	தொடுபொலவததை	தோட்டம்	ஓடி	0 0 20	
S 464	பகமிகாகுமபுரூவீதா	ஓவீதா	எல. சிமனதிரிசா	0 0 27	
T 464	எலுவிலகூமபுரூவீதா	ஓடி	வீ. தொன அந்திரிசு மற்றவ		
			ராகளும	0 0 9	
U 464	தொடுபொலவததை	தோட்டம்	எல. சிமனதிரிசா	0 1 14	
V 464	இநதிகாகொறடுவ	ஓடி	ஆ. டிச்சி மற்றவர்களும	0 0 0.75	
W 464	ஓடி	ஓடி	ஓடி	0 0 21	
X 464	கடுலான	—	—	0 1 9	
Y 464	கதராகொறடுவ	தோட்டம்	எல. சமந்திரிசா	0 0 7.75	
Z 464	ஓடி	ஓடி	டபிலியு, தொன தியொனி		
			ஷத சிலவா	0 0 7	
A 465	மொறகொடவததஓவீதா	ஓவீதா	ஐ. டி. சிலவா வீராகூரிய	0 0 14	
B 465	மொறகொடவததை	தோட்டம்	ஓடி	0 2 2	
C 465	டி கிரிசேவததை	ஓடி	எல. சிமனதிரிசாவு மற்றவ		
			ராகளும	0 1 7.50	
10881	கடலானகொறடுவ	ஓடி	முடிக்கூரியது	0 0 2.75	
D 465	எலகாவாவததை	ஓடி	டபிலியு, பபுனஹாமி	0 1 0.75	
E 465	மீகாகொறடுவ	ஓடி	ஐ. டி. சிலவா வீராகூரிய	0 0 4	
F 465	குறுப்பவததை	ஓடி	டபிலியு, பபுனஹாமி	0 0 1.75	
G 465	தெனியகொறடுவ	ஓடி	ஜி. ஆகிரீல	0 0 34.25	
H 465	பெஉம்மவததைஓவீதா	ஓவீதா	எ. ஜிரிஸ த சிலவாஉடைய		
			உருமக்காரா	0 0 12.50	
I 465	புவக்காகுமபுரூவீதா	ஓடி	எச். பபானிசுமற்றவர்களு ம	0 0 15.25	
J 465	கொடகந்தவததை	தோட்டம்	ஐ. டி. சிலவா வீராகூரிய	0 0 15.50	
K 465	கொடகந்தபிலானஹேன	ஓடி	எ. டி. கரோளிசுமற்றவர்களு	0 0 11.75	
L 465	புவக்காகுமபுரூ	வயல	எச். பபாரிசு மற்றவர்களும	0 1 9.25	
M 465	ஐனகேவததை	தோட்டம்	ஏச். தொன அச. த சிலவா		
			வு மற்றவர்களும	0 0 0.18	
N 465	சொளாததெரிகேலியதத				
	குமபுரூ	வயல	தவீகலையேனபணீசல	0 0 5.75	
O 465	ஐனகேஹேனவததை	தோட்டம்	எச். டி. எச். டி சிலவாவு மற்		
			றவர்களும	0 0 25.25	
P 465	ஐனகேவததை	ஓடி	ஓடி	0 0 36.50	
Q 465	காலகேகொறடுவ	ஓடி	ஓடி	0 0 15.50	
R 465	தெகாவததை	ஓடி	எ. திரிஷ த சிலவாஉடைய		
			உருமக்காரா	0 0 17.25	
S 465	பெட்டகேவததை	ஓடி	எ. டி. அந்திரிசு மற்றவர்களு	0 0 19.75	
T 465	உஸூராமபேவததை	ஓடி	எச். யுவானிசு மற்றவர்களும	0 0 18.75	
U 465	கொடதுவகேகெதறவதத	ஓடி	டபிலியு. டி. தியொனிசு மற்ற		
			வர்களும	0 0 10.25	
V 465	வெகொன்னஓவீதா	ஓவீதா	டபிலியு. டி. தியதோரிசு மற்ற		
			வர்களும	0 0 8.75	
W 465	டிடதெனெகேவததபா				
	லகொறடுவ	தோட்டம்	வீ. டி. அ. அந்திரிசு மற்றவா		
			களும	0 0 17	
X 465	கபுகேவததை	ஓடி	டபிலியு, தொன தியதோரி		
			ஷவீதான ஆராய்ச்சி	0 0 19	
Y 465	பச்சகேவததை	ஓடி	ஓடி மற்றவர்களும	0 0 20	
Z 465	அலதவததை	ஓடி	தொன எ. தேவநாகியனயு		
			மற்றவர்களும	0 0 18.50	
A 466	பிரதம்படதது இலககம் 4,195.	இடம்—கடபுறுகமுலை	வெலிகமகோறண.		
	மேலதிரிகேவததை	தென்னந்தோட்டம்	டபிலியு. தாவீத்	0 0 26.25	

குணம்.	காணியினது பெயர்.	வீரம்.	உரிததாளியின் பெயர்.	வீசாலம் ஏ. மா. பெ.
B 466	மேஸ்தரிக்கேவததை அல லது தெலகாவததை	தெனநை தோட்டம்	தொன தியதோரிசு மறறவ களும	0 1 3.25
C 466	அம்பகாவததை	ஓடி	டபிளியு. தானியெலு மற றவாகளும	0 2 36
D 466	வஜு அங்கன அராமபவததை	ஓடி	ஜி. உங்கியு மறறவாகளும	0 0 3
E 466	கோங்காவததை	ஓடி	டபிளியு. தானியெல	0 3 14
F 466	பாலுநக்கழகேவததை	ஓடி	பி. பக்கியனு மறறவாகளும	0 1 17.50
G 466	வெலந் துகேவததை	ஓடி	பி. தொன பஸ்தியனு மற றவாகளும	0 2 17
H 466	சோங்கா அலல து பாலு நக்கழகேவததை	ஓடி	ஜி. சினசியு மறறவாகளும	0 0 10.25
I 466	திவெலகொறங்கலவததை	தெனிய	டபிளியு. பி. தொன தியோ னில் த சிலவா	0 0 5.50
J 466	பக்மிகாவததை	தெனநைதோட்டம்	டபிளியு. பேகிரிசு மறறவா களும	0 0 28.25
K 466	அஞ்சுக்கேடுகுகொந்த	தெனிய	டபிளியு. தானியெல	0 0 19.50
L 466	அம்பகாசூம்புறலுவிட	ஓடி	டபிளியு. பேகிரிசு	0 1 21.50
10882	வழி	—	முடிக்கூரியது	0 0 2.75
M 466	அம்பகாசூம்புற லுவிதா	தெனிய	எசு. பபஹாமியு மறறவா களும	0 0 33.25
N 466	ஓடி	ஓடி	கெ. தொன தினோரிசு த சிலவா	0 0 24.75
10883	அடிவழி கம்புருகமதா ங்கிசி	—	முடிக்கூரியது	0 0 8
O 466	திம்பியசூம்புற லுவிதா	தெனிய	கெ. தொன தினோரிசு த சிலவா	0 0 2
P 466	காலலெகே சூம்புறலுவிதா	ஓடி	ஜி. பி. அபேகூனசேககரவு மறறவாகளும	0 0 14.25
Q 466	டிடதெனிய சூம்புறலுவிதா	ஓடி	அன்கலுஅப்பு	0 0 9.50
R 466	ஓடி	ஓடி	கெ. தொன யொவானிசு ம றறவாகளும	0 0 34.75
S 466	கணததயாகொடுவ	ஓடி	எசு. ஜுன்தரிசு வெலவிதான	0 0 3
T 466	ஓடி	ஓடி	கெ. தொன தினோரிசு த சி லவாவு மறறவாகளும	0 0 23.25
U 466	பாகாசூம்புறபின் கெலல	ஓடி	தின்கன ஹேனபன்சல	0 0 9
V 466	கணததயாகொடுவ	ஓடி	கெ. ஜூகிரிசு மறறவாகளும	0 0 8.75
W 466	ஓடி	ஓடி	அல. கலுஅப்பு	0 0 38.25
X 466	மிலலகாவததை	தெனநைதோட்டம்	அல. பபஹாமியு மறறவா களும	0 1 28
10884	தொட்டமகருக்கூபோ சூம்புழி	—	முடிக்கூரியது	0 0 1.75
Y 466	பண்டாராவததரூலகே கொடுவததை	தெனநைதோட்டம்	எ. தினெஷஹாமி	0 0 0.75
Z 466	ஓடி	ஓடி	ஓடி	0 0 1.25
A 467	காடகாவததை	ஓடி	எசு. அபேகூனசேககரவு மற றவாகளும	0 1 1.25
B 467	கெடகலகாவததை	ஓடி	எ. தினெஷஹாமியு மறறவா களும	0 0 36.75
C 467	தெலகாகொடுவததை	ஓடி	எ. டபிளியு. சிமனஹாமியு ம றவாகளும	0 0 1.25
10885	தொட்டமகருக்கூ போ சூம்புழி	—	முடிக்கூரியது	0 0 2
D 467	பிடகொடுவததை	தெனநைதோட்டம்	அலபஹாமியு மறறவாகளும	0 0 18.50
E 467	கெடகலகாவததை	தெனிய	எ. தினிஸஹாமியு மறறவா களும	0 0 18.50
F 467	ஓடி	ஓடி	அல. பபஹாமியு மறறவா களும	0 0 5.75
G 467	ஓடி	தெனநைதோட்டம்	ஓடி	0 1 18.75
H 467	உலுபலவகொடுவ	தோட்டம்	பி. பாண அப்புவு மறறவா களும	0 0 22.75
I 467	பாகாவததை	தெனநைதோட்டம்	டபிளியு. எ. அதோனிசு ம றறவாகளும	0 1 36.50
J 467	வாகடகூருந் துவததை	ஓடி	டி. சி. வீரநுங்க விதான ஆர்ச்சி	0 1 5
K 467	ஓடி	ஓடி	டி. சி. வீரநுங்க விதான ஆ ர்ச்சியு மறறவாகளும	0 0 29.50
10885	வண்டிப்பாபதை	—	முடிக்கூரியது	0 0 2.50
L 467	வாகடகூருந் துவததை	தெனநைதோட்டம்	கெ. கொஸ்தனு மறறவா களும	0 2 6.50
M 467	ஓடி	ஓடி	ஓடி	0 0 4.50

துணை. காணியினது பெயர். விலாசம். உரிதாளியின் பெயர். எ. டி. பெ. க் சாலம்.
 N 467 வாசுதேவநாதன் தென்னந் தோட்டம் கெகிளேரிஷ் கொவுதாப்ப
 ல ஆராய்ச்சி 8 1 29

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய
 சட்டத்தினால் 6 பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசா
 திபகிதவர்கள் எனக்குக் கற்பனைசெய்கிறுப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார என
 னையிருக்கிறா எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான் இதனைக்கொண்டு பிரகிததமாய் விளம்
 பாஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தீர்மான அலுவலது அவரவருடைய காரியகாரர்
 மூலமாய் 1894 ம் ஆண்டு காதலிகைமாசம் 10 ந் தேதியிலன்று பகல 12 மணிகளுக்கு கமப்புறகடெயில எனமுன்
 பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்கா
 ய்த் தாம்சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களுக்கும் சொல்லும்படி இதனால் அவர்களிடத்
 தற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலிகசசேரி,
 1894 ம் ஆண்டு ஜப்பனியர் 10 த் ஆ.

ஆர். டபிள்யூ. ஜவான்,
 அரசாட்சி ஏசுனர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the
 provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the
 following lands, required for a public purpose, namely, for the restoration of the Wenoruwewa tank, to wit :—

Preliminary plan 1,796. Village—Wettonagoda.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 758	Divulgahakumbura	Paddy field, now submerged by Wenoruwewa tank	H. Kuda Etana	0 0 17
W 758	Do.	do.	W. Jayatileka	0 0 30
X 758	Pottekumbura	do.	W. Elaris	0 1 0
Y 758	Dombekumbura	do.	W. Baba Sinno	0 1 6
Z 758	Tawalla	do.	W. Jayatileke	0 0 17
Preliminary plan 1,944. Villages—Wettonagoda and Doratiyawa.				
J 902	Punchitawalla	Paddy field, now submerged by Wenoruwewa tank	Tommappuhamy	0 0 37
K 902	Moragahahenawatta	Paddy land abandoned	W. M. Ukku Banda and others	0 0 13
L 902	Kongahadeniya	do.	T. B. M. Pulingurala	0 2 12
M 902	Do.	Paddy land	H. V. Lebbe and others	1 0 31
N 902	Kongahapillewa	Pillewa	do.	0 0 32
O 902	Kongahahena	Chena	T. B. M. Palingurala	0 1 11
P 902	Do.	do.	W. M. Ukku Banda and others	0 0 38
Q 902	Kirimiyahena	do.	do.	0 0 25
R 902	Ambagahagodahena	do.	Jayathuhami Arachchi	0 0 10
S 902	Kirimiyahenakumbura	Paddy field	W. M. Ukku Banda and others	0 3 3
T 902	Do.	Owita	do.	0 1 12
U 902	Kirimiyakumbura	do.	T. M. Ranhami Vidane and Banda	0 0 6
V 902	Do.	Paddy field	do.	0 3 5
W 902	Do.	do.	W. M. Ukku Banda and others	0 0 16
X 902	Kirimiyahena	Chena	do.	0 0 1
Y 902	Do.	do.	Ranhamy Vidane and others	0 0 2
Z 902	Kirimiyakumburahena	do.	do.	0 1 2
A 903	Bogahakumburahena	do.	Omaru Lebbe	3 1 6
B 903	Panaspotavela	Paddy	Ranhami Vidane and Banda	0 3 3
C 903	Do.	do.	W. M. Bandara Menika	0 2 3
D 903	Bogahakumbura	do.	D. M. Dingiri Banda and others	0 1 14
E 903	Do.	do.	D. M. Ukku Banda and others	1 0 25
F 903	Mahakumbura	do.	R. Mudiyanse, Korala	1 1 1
G 903	Panaspotteweladaha- atalaha	do.	W. M. Ukku Banda and Boyagane Korala	0 3 26
H 903	Badahaleyakotuwa	do.	do.	0 0 30
I 903	Panaspatfeweladaha- atalaha	do.	W. M. Bandara Menika	0 0 6
J 903	Panaspottewela	do.	Ranhami Vidane and Banda	0 0 15
K 903	Karandagahaelahena	Chena	Ranhami Vidane and Bandara Menika	0 0 13
L 903	Godagamayetawallehena	do.	M. P. Ukkuwa	0 0 22
M 903	Korawakumullewatta	Cocanut garden	Nailiya Tikiri	0 1 6
N 903	Rukattanagahawatta	do.	Karunapedige Mutuwa	0 1 20
O 903	Ditiyanakotuwa	Paddy field	Karunapedige Unga	1 0 14
P 903	Do.	do.	Nekochochiya	0 0 35
Q 903	Do.	Vegetable garden	K. Unga	0 0 32
Preliminary plan 351. Villages—Messagammana and Doratiyawa.				
M 128	Tawallakumbura	Paddy field	K. P. Unga	0 1 10
N 128	Do.	do.	W. P. Wattti	0 2 13
O 128	Do.	do.	K. P. Mutuwa	0 2 14

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
V 128	Karandagahakumbura	Paddy field	Heirs of Mudalihami Arachehi	1	0	20
C 129	Pamburugahamulavela	do.	W. M. Bandara Menika	1	1	26
I 129	Ihalakiramiya	do.	S. M. Bandirala and Ranhamy	0	3	29
J 129	Do.	do.	W. M. Ukku Banda and others	0	1	0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on November 12, 1894, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
October 10, 1894.

W. H. CARBERY,
for Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේද නොමිමර 3 වේ ආඥාපත්‍රයේ ගන්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කව, ඒ නම:—වැනොරුවාව බැඳීම පිණිස වෙති පහත සඳහන් වෙත ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” ගවෙති කාණ්ඩයේ කරව්වෙන පංඨාරකුවල ප්‍රකාරයට කරකමන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වකන්සේගෙන් නිසි ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—
සිතියම 1,796. ගම—වැව්වොහගොඩ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.		
				අ.	රු.	ප.
U 758	දිවුල්ගහකුඹුර	එච්. කුඩාඑකතා	දූතට වැනරුවාවට සටවී තිබෙන කුඹුර	0	0	17
W 758	එම	ඩබ්ලිව්. ජයතිලක	එම	0	0	30
X 758	පොත්තේකුඹුර	ඩබ්ලිව්. එලාරිස්	එම	0	1	0
Y 758	දොණ්ඩකුඹුර	ඩබ්ලිව්. බබාසිකුද්දොණ	එම	0	1	6
Z 758	තාවල්ල	ඩබ්ලිව්. ජයතිලක	එම	0	0	17
සිතියම 1,944.						
J 902	පුංචිතාවල්ල	නොමිමර අප්පුහාමි	එම	0	0	37
K 902	මොරගහගේන වත්ත	ඩබ්ලිව්. ඇම්. උක්කුබන්ධා සහ තවත්	පාළකුඹුර	0	0	13
L 902	කෝන්ගහදෙනිස	ටී. බී. ඇම්. පුලිගුරුල	එම	0	2	12
M 902	එම	එච්. ඩී. ලෙබ්බේ සහ තවත්	කුඹුර	1	0	31
N 902	කෝන්ගහපිල්ලාව	එම	පිල්ලාව	0	0	32
O 902	එම හේන	ටී. බී. ඇම්. පුලිගුරුල	හේන	0	1	11
P 902	එම	ඩබ්ලිව්. ඇම්. උක්කුබන්ධා සහ තවත්	එම	0	0	38
Q 902	කිරිමියාගේන	එම	එම	0	0	25
R 902	අඹගහගොඩහේන	ජයතුහාමි ආරච්චි	එම	0	0	10
S 902	කිරිමියාගේනකුඹුර	ඩබ්ලිව්. ඇම්. උක්කුබන්ධා සහ තවත්	එම	0	3	3
T 902	එම	එම	බවිත	0	1	12
U 902	කිරිමියාකුඹුර	ටී. ඇම්. රත්නාමි විදුගේ සහ බන්ධා	එම	0	0	6
V 902	එම	එම	කුඹුර	0	3	5
W 902	එම	ඩබ්ලිව්. ඇම්. උක්කු බණ්ඩා සහ තවත්	එම	0	0	16
X 902	කිරිමියාගේන	එම	හේන	0	0	1
Y 902	එම	රත්නාමි විදුගේ සහ තවත්	එම	0	0	2
Z 902	එම කුඹුර	එම	එම	0	1	2
A 903	බෝගහකුඹුර හේන	බමරුලෙබ්බේ	එම	3	1	6
B 903	පනස්පොත්තේවෙල	රත්නාමි විදුගේ සහ බන්ධා	කුඹුර	0	3	3
C 903	එම	ඩබ්ලිව්. ඇම්. බන්ධාරමුනිකා	එම	0	2	3
D 903	බෝගහකුඹුර	ඩී. ඇම්. හින්ගිරිබන්ධා සහ තවත්	කුඹුර	0	1	14
E 903	එම	ඩී. ඇම්. උක්කුබන්ධා සහ තවත්	එම	1	0	25
F 903	මහකුඹුර	ආර්. මුදියන්සේ කෝරුල	එම	1	1	1
G 903	පනස්පොත්තේවෙල දහඅට ලහ	ඩබ්ලිව්. ඇම්. උක්කුබන්ධා සහ බෝගහගේ කෝරුල	එම	0	3	26
H 903	බඩහලයාකොටුව	එම	එම	0	0	30
I 903	පනස්පොත්තේවෙල දහඅට ලහ	ඩබ්ලිව්. ඇම්. බන්ධාරමුනිකා	එම	0	0	6
J 903	පනස්පොත්තේවෙල	රත්නාමි විදුගේ සහ බන්ධා	එම	0	0	15
K 903	කරදහහඇල හේන	රත්නාමි විදුගේ සහ බන්ධාර මුනිකා	හේන	0	0	13
L 903	ගොඩගමයේ තාවල්ලහේන	ඇම්. පී. උක්කුබා	එම	0	0	22
M 903	කොරවත්තමුල්ලේ වත්ත	නයිලියේ පිකිරු	පොල්වත්ත	0	1	6
N 903	කුක්කුන්තනගහ වත්ත	කරුමසේසිගේ මුතුබා	එම	0	1	20
O 903	දිනියාගේ කොටුව	එම උන්ගා	කුඹුර	0	1	44
P 903	එම	නැකොවිචියා	එම	0	0	35
Q 903	එම	කේ. උන්ගා	එලවළු කොටුව	0	0	32

கො.	ஓய்வூதிய பெயர்.	அளவு.	முகவரி.	முகவரி.
M 128	மாபுலேசுவரன்	351.	கொழும்பு.	0 1 10
N 128	சுப்பிரமணியன்		கொழும்பு.	0 2 13
O 128	சுப்பிரமணியன்		கொழும்பு.	0 2 14
V 128	மாபுலேசுவரன்		கொழும்பு.	1 0 20
C 129	மாபுலேசுவரன்		கொழும்பு.	1 1 26
I 129	மாபுலேசுவரன்		கொழும்பு.	0 3 29
J 129	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 0

உள்ளூர் ஓய்வூதிய பெறுபவர்களுக்கு கட்டப்படும் தொகை பற்றி தகவல் தரும் திட்டம்.

ஓய்வூதிய பெறுபவர்களுக்கு கட்டப்படும் தொகை பற்றி தகவல் தரும் திட்டம்.

1894 ஆம் ஆண்டு ஓய்வூதிய பெறுபவர்களுக்கு கட்டப்படும் தொகை பற்றி தகவல் தரும் திட்டம்.

மாபுலேசுவரன், மாபுலேசுவரன்.

1876 ம் ஆண்டு முதல் 1903 ம் ஆண்டு வரையிலான காலத்தில் பரிசீலிக்கப்பட்டிருக்கும் தொகை பற்றி தகவல் தரும் திட்டம்.

பரிசீலிக்கப்பட்ட தொகை 1,796. ஊராட்சித்துறை.

கோ.	காணியினது பெயர்.	அளவு.	முகவரி.	முகவரி.
V 758	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 17
W 758	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 30
X 758	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 0
Y 758	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 6
Z 758	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 17
J 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 37
K 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 13
L 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 2 12
M 902	மாபுலேசுவரன்		கொழும்பு.	1 0 31
N 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 32
O 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 11
P 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 38
Q 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 25
R 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 10
S 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 3 3
T 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 12
U 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 6
V 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 3 5
W 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 16
X 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 1
Y 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 0 2
Z 902	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 2
A 903	மாபுலேசுவரன்		கொழும்பு.	3 1 6
B 903	மாபுலேசுவரன்		கொழும்பு.	0 3 3
C 903	மாபுலேசுவரன்		கொழும்பு.	0 2 3
D 903	மாபுலேசுவரன்		கொழும்பு.	0 1 14
E 903	மாபுலேசுவரன்		கொழும்பு.	1 0 25

துணை.	காணியினது பெயர்.	உரிததாளியினது பெயர்.	விவரம்.	வீசாலம். ஏ. மு. பெ.
F 903	மகாசூமபுற	ஆர். முதியானசே கோரூளை	வ - ல	1 1 1
G 903	பனஸ்பொத்தேவெல பதி னெட்டிலாச்சம்	டபிளியு. எ. உக்குவண்டாவும போ யகன கோரூளையும	ரெடி	0 3 26
H 903	வடகலையாகொட்டுவ	ரெடி	ரெடி	0 0 30
I 903	பணஸ்பொத்தேவெல பதி னெட்டிலாச்சம்	டபிளியு. எம். வண்டாராமெனிககா	ரெடி	0 0 6
J 903	பணஸ்பொத்தேவெல	ரங்காமில்தாணையும வண்டாவும்	ரெடி	0 0 15
K 903	கறந்தக்காசேன அல	றங்காமில்தாணையும வண்டாராமெ னிககாவும்	சேன	0 0 13
L 903	கொடகமேதவலசேன	எம். பி. உக்குவா	ரெடி	0 0 22
M 903	கொறப்பகமுள்ளேவதத	நயிலியே ரிககிரா	தெனநதேதாட டம்	0 1 6
N 903	சூகஅத்தனகாவத்தை	கறுமபேடிகேமுத்தவா	ரெடி	0 1 20
O 903	பித்தியானேகொட்டுவ	கறுமபேடிகே உங்கா	வயல	0 1 44
P 903	ரெடி	நாகொச்சியா	ரெடி	0 0 35
Q 903	ரெடி	கே. உங்கா	மரக்கறித தேதாட டம்	0 0 32
M 128	பிரதம்படத்து இலக்கம் 351.	ஊர்—மஷ்சகம்மனசாவும் டொறட்டியாவும்.		
N 128	தாவளளாகுமபுற	கே. பி. உங்கா	வயல	0 1 10
O 128	ரெடி	டபிளியு. பி. வத்தி	ரெடி	0 2 13
V 128	கறந்தக்காசூமபுற	கே. பி. முத்தூவா	ரெடி	0 2 14
O 129	பம்புறுக்காமுளவெல	முதியாஞ்சேயாராச்சியுடைய உரி ததாளிகள	ரெடி	1 0 20
P 129	இக்கலகிரியிய	டபிளியு. வண்டாராமெனிககா	ரெடி	1 1 26
Q 129	ரெடி	எஸ். எம். வண்டாராலவும் றங்காமியும்	ரெடி	0 3 29
		டபிளியு. எம். உக்குவண்டாவுமறற வாகளும	ரெடி	0 1 0

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம (நடு)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்றனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சுட்புக்கொள்ள அரசாட்சியாரா எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நாளை இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமராக அல்லது அவரவருடைய காரியகாரராமுலமாய் 1894 ம வருஷம் காரதகிகைமர்சம் 12 ந தேதியிலன்று 1 மணிககு குறுணுககல சச்சேரியில் என முனபாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமட்டம் அவவுடந்தைகளுக்காய்த் தாமசாசுகும் உரித்துகளின தெரையையும் விவரங்கிரையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

குறுணுககல சச்சேரி,
1894 ம (நடு) அர்பசிமர்சம் 10 ந் உ.

டபிளியு. எச். கார்பெரி,
அரசாட்சி ஏசண்டிக்காக.

REVENUE NOTICES.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Negombo for the year commencing January 1, 1895, will be three in number. The said licenses will be put up to sale by public auction at the Negombo Kachcheri at noon on Saturday, October 20, 1894, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance and under the following conditions, viz.:—

1. That the place licensed shall be subject to inspection and that no riotous or disorderly conduct be allowed to occur therein.
2. That the place licensed shall not be kept open for the sale of opium or bhang at any time before the hour of 6 in the morning and after 9 in the evening.
3. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
4. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the

name of such agent or servant be registered in the office of the Local Board, Negombo, with the sanction of the Chairman.

5. That the purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

6. The position of the shops may be ascertained on application to the Chairman of the Local Board, Negombo.

The Local Board Office,
Negombo, October 2, 1894.

E. ELLIOTT,
Chairman.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Kalutara for the year commencing January 1, 1895, will be three in number. The said licenses will be put up to sale by public auction at the Kalutara Kachcheri at noon on Saturday, October 27, 1894, and they will be issued in

accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

2. That the place licensed shall not be kept open for the sale of opium or *bhāng* at any time before the hour of 6 in the morning or after 9 in the evening.

3. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."

4. That no person other than the licensee shall sell or expose for sale any opium or *bhāng* under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kalutara, with the sanction of the Chairman.

5. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

6. The position of the shops may be ascertained on application to the Chairman of the Local Board, Kalutara.

The Local Board Office,
Kalutara, October 2, 1894.

E. ELLIOTT,
Chairman.

NOTICE is hereby given that in terms of the 4th clause of Ordinance No. 2 of 1893, two licenses for the sale of opium and *bhāng* within the limits of the Local Board town of Matara will be granted for the year commencing January 1, 1895.

R. W. LEVERS,
Chairman.

Matara, September 26, 1894.

NOTICE is hereby given that in terms of section 4 of Ordinance No. 9 of 1889, the above-mentioned licenses for the retail sale of opium and *bhāng* for the year commencing January 1, 1895, will be put up for sale by public auction at the Matara Kachcheri on Saturday, December 1, 1894, at 1 o'clock P.M.

R. W. LEVERS,
Chairman.

Matara, September 26, 1894.

NOTICE is hereby given in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and *bhāng* within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1895, and ending December 31, 1895, both days inclusive.

The said licenses will be sold by public auction at the Kurunegala Kachcheri, on Monday, October 29, 1894, at 10 o'clock.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.

2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

3. That the place licensed be always kept clean.

4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop, his name, the number of the shop, and the words "licensed to sell opium by retail."

5. That no person other than the licensee shall sell or expose for sale any opium or *bhāng* under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.

6. That no opium be consumed on the premises, whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.

7. Wholesale license will be issued only to retail dealers.

ÆLIAN A. KING,
Chairman.

Kurunegala, September 28, 1894.

NOTICE is hereby given that the Government Agent for the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1895.

The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Ratnapura Kachcheri until 12 o'clock noon on Friday, October 26, 1894, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent. (For further conditions *vide addendum*.)

Ratnapura District.

1. Toll at Kuruwita bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Kahawatta bridge.
4. Toll at Bilihul-oya bridge.
5. Toll at Demuwata ferry.
6. Toll at Idangoda ferry.
7. Road toll between 58th and 59th mileposts, Katan-dola.
8. Road toll between 65th and 66th mileposts, Pata-kada.
9. Road toll between 72nd and 73rd mileposts, Hunu-wala.
10. Road toll between 82nd and 83rd mileposts, Balangoda.
11. Road toll between 81st and 82nd mileposts, Rak-wana.

Kegalla District.

1. Toll on the road from Kegalla to Bulatkohupitiya at Hapuwita.
2. Tolls at and near Ruanwella, viz. :—
 - (1) Within one mile of the bridge over the Gurugoda-oya at Ruanwella.
 - (2) At the ferry over the Kelani-ganga at Ruanwella.
 - (3) At the ferry over the Gurugoda-oya at Anguru-wella near Ruanwella.
 - (4) At the paved ford over the Ritigaha-oya near Ruanwella. Payment at one toll to clear all four.

H. WACE,
Government Agent's Office, Government Agent.
Ratnapura, October 10, 1894.

Addendum referred to.

The Government Agent reserves the right to expose any or all of the toll rents for sale after opening the tenders in such manner as may seem to him expedient.

මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාවේ නොවූ පල් පාලම් රේන්ද වර්ෂ 1895 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැනීමට එවකලද මුදලක් ඉල්ලීමට සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාන්කාන්සේ විසින් බාරගනු ලැබේ.

මතුකී මුදලක් ඉල්ලීමට මතුපිට හෙවත් ඇන්ති ලොස් උඩ "Tender for Toll Rents" නොවූ පල් පාලම් රේන්ද සඳහා ඉල්ලීමට සහ වාසනා ඇතිව වර්ෂ 1894 ක්වූ මක්කෝබර් මස 26 වෙනි සිකුරුදා දවල් 12 වනතුරු රත්නපුරේ කව්වේරියට බාරගනු ලැබේ. එහිව එහිදී ඒවායේ මුද්දර කඩා බැඳෙනවා ඇත.

කවද ඉල්ලීමට දී සිටින සැමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් කවුත් විසින් වෙන අයකුට නිසි බලයක් දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සැබෑවූ ඇන්තන් ඒවා බවට ඒජන්තලාන්කාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්තලාන්කාන්සේ විසින් උතුරු වගන්සේවෙත මජ්ජකර පිටිමට තෝරාගන්නාලද ඉල්ලීමට සහ අයිතිකාරයා විසින් ඉල්ලා යන තෝරා ගත යුතු කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලි වලින් වනාම ඇප තිබේනම් ඕනෑවා පවනතුත් නොව එම ඉල්ලීම උතුරු වගන්සේ විසින් භාරගන්වන දැනටම ඔහුගේ ඉල්ලීම උතුරු වගන්සේ විසින් ඒත්තුගන්වන දැනුමින් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගතවෙත් දෙකක් පරිගනනට වරිනා ඇප ඒත්තුගන් මුද්දරවලින් හෝ තුනෙන් පරිගනනට වරිනා ඇප මුද්දර හෝ තිබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිනිස නිවනලද මජ්ජකර සේදිසිනිරිම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්කාන්සේට ගෙවිය යුතු වූ ගාස්තුවද, ඇප මජ්ජකර සැදීමටද, ඒවා සේදිසිකර සම්පූර්ණ නිරිමටද, ඉඩම් ගත්සේරුනිරිමට සහ ඇප මජ්ජකර රෙජිස්තර් කිරීමට ගෙවිය යුතු වූ ගාස්තුව ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් නිවනලද ඉඩම්වල මජ්ජකර ඒවා මුට ප්‍රථම ඇපකට නොහොත් උකසකට යටත්කැනීමට ඉඩම් ලියාපදිංචි කරණ රෙජිස්ත්‍රාත්කරුගේ සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසඳම ඇපතබන අය විසින් දැරිය යුතුයි. මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලාන්කාන්සේගෙන් ඉල්ලීමට පිට දැනගන්ව පවතින. තවත් කොන්දේසි මේ සමග ඇත.

රත්නපුරේ දිසාවක්සේ.

1. කුරුමිට පාලම් රේන්දයද.
2. ගැටහැන්ගේ පාලම් රේන්දයද.
3. කගවත්ගේ පාලම් රේන්දයද.
4. බෙලිහුල්ලියේ පාලම් රේන්දයද.
5. දෙමුවාන නොවූ පල් රේන්දයද.
6. ඉඩන්ගොඩ නොවූ පල් රේන්දයද.
7. හැකැත්ම 58 සහ 59 කනුඅතරේ කැටන්දෙල පාරේ රේන්දයද.
8. හැකැත්ම 65 සහ 66 කනුඅතරේ පාකකඩ පාරේ රේන්දයද.
9. හැකැත්ම 72 සහ 73 කනුඅතරේ හුනුවල පාරේ රේන්දයද.
10. හැකැත්ම 82 සහ 83 කනුඅතරේ බලන්ගොඩ පාරේ රේන්දයද.
11. හැකැත්ම 81 සහ 82 කනුඅතරේ රක්වානේ පාරේ රේන්දයද.

කැගල්ලේ දිසාවක්සේ.

1. කැගල්ලේ හිට මුලක්කොහුපිටියට යන පාරේ හපුච්චි රේන්දයද.
 2. රුවන්වැල්ලේ සහ ඊට නුදුරුව තිබෙන රේන්ද පලවල්.
 1. ගුරුගොඩ ඔසේ රුවන්වැල්ලේ පාලම්ට හැකැත්මකට අතර තිබෙන රේන්ද පලද.
 2. රුවන්වැල්ලේ කැලනිගමේ නොවූ පල් රේන්දයද.
 3. රුවන්වැල්ලට නුදුරුව අඟුරුවැල්ලේ ගුරුගොඩඔසේ නොවූ පල් රේන්දයද.
 4. රුවන්වැල්ලට නුදුරුව ඊටිගහඔසේ ගල්අල්ලා තිබෙන නොවූ පල් රේන්දයද. මෙයින් එක රේන්ද පලකදී රේන්දකාසි ගෙවුවොත් ඒ දවසතුල අතින් රේන්ද පලවල්වලට ගෙවීමෙන් නිදහස්ය.
- ඉල්ලීමට කඩාබැඳීමට පසු ආණ්ඩුවේ ඒජන්තලාන්කාන්සේට හොඳය කියා කල්පනාවෙන අන්දමකට එක රේන්දයක් කොහොත් සේරම රේන්ද ප්‍රසිඩි වෙන්දේසියේ විකිනීමට බලය තිබෙනවාය.

එච්. චේස්,
ඒජන්තලාන්කාන්සේ.

වර්ෂ 1894 ක්වූ මක්කෝබර් මස 10 වෙනි දින රත්නපුරේ කව්වේරියේදීය.